

Ceylon Government Gazette

Published by Authority.

No. 5,862 — FRIDAY, JULY 4, 1902.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices	... 2037
Western Province	... 2009	Land Resumption Notices	... —
Central Province	... —	Notices under Ordinance No. 1 of 1897	... <i>Suppl. & 2040</i>
Northern Province	... —	Abstracts of Season Reports	... —
Southern Province	... 2018	Notices under "The Forest Ordinance"	... —
Eastern Province	... —	Sales of Arrack, Opium, and Toll Rents	... 2048
North-Western Province	... —	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	... 2027	Sales of Salt and Timber	... —
Province of Uva	... —	Notifications of Close Season, Infected Areas, &c.	... —
Province of Sabaragamuwa	... 2033	Specifications under "The Irrigation Ordinance"	... —

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,386, w. P.

Colonial Secretary's Office,
Colombo, June 21, 1902.

On Friday, August 15, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
						Rs.
9470	Tekkawatta	Crown	Boutique site	0	0 8-12	1,000
9471	Do.	do.	do.	0	0 9-62	1,000
9472	Do.	do.	do.	0	0 7-62	1,000
9473	Do.	do.	do.	0	0 8-50	1,000
9474	Do.	do.	do.	0	0 7-25	1,000
9476	Do.	do.	do.	0	0 7-37	1,000
9477	Do.	do.	do.	0	0 7-56	1,000
J 758	Palapitiyakumbura	M. S. de Almeida and another	Paddy field and bathing place	0	1 32-37	150

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,386, W. P.

වම් 1902 ක්වු ජුනි මස 21 වෙනි දින කොළඹ මහාසමුදායාර්ජයාත්මයෙන් කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්මයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත් කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 15 වෙනි දිනවු සිකුරුදා දවල් 12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නිවැරදිකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,767. පිහිටීම අළුත්කුරුකෝරළේ දැසියපත්තුව. ගම—මුනුවත්තොඩ. අක්කර මහත. 1,000

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	අන්දම.	අ. රු. ප.	අක්කර මහ මිල.
9470	නේක්කවත්ත	ආණ්ඩුව	කඩයක් හැඳිවට සැකෙන ඉඩම	0 0 8-12	1,000
9471	එම	එම	එම	0 0 9-62	1,000
9472	එම	එම	එම	0 0 7-62	1,000
9473	එම	එම	එම	0 0 8-50	1,000
9474	එම	එම	එම	0 0 7-25	1,000
9476	එම	එම	එම	0 0 7-37	1,000
9477	එම	එම	එම	0 0 7-56	1,000
J 758	පලපිටකඹුර	ම. ස. අල්මේද සහ කෙනෙක්	කුඹුර සහ තාන හැන	0 1 32-37	150

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරාල්ලත්තාත්මයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්මයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමාගත්වකන්දේගේ ආඥාවලෙක,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහාසමුදායාර්ජ වම්ක.

No. 1,387, W. P.

Colonial Secretary's Office,
Colombo. June 23, 1902.

ON Friday, August 15, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,080. Situation—Adikari pattu of Siyane korale west. Village—Gonahena.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
N 624	Batadombagahawatta	Dahanayakage Sanchi Appu	Old garden	3 3 22	60

Preliminary plan 5,583. Situation—Palle pattu of Hewagam korale. Village—Hokandara.

124	Pahalawatta	W. Don Harmanis	Garden	1 2 23	60
-----	-------------	-----------------	--------	--------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,387, W. P.

වම් 1902 ක්වු ජුනි මස 23 වෙනි දින කොළඹ මහාසමුදායාර්ජයාත්මයෙන් කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්මයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත් කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 15 වෙනි දිනවු සිකුරුදා දවල් 12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නිවැරදිකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 2,080. පිහිටීම සියනැකෝරළේ අදිකාරිපත්තුව.

අයිතිකම් නිසන්තා—දහනාගසගේ සාන්චි අප්පු. අක්කර මහ මිල. 60

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	අ. රු. ප.	අක්කර මහ මිල.
N 624	ගෝතපෙන	බවදෙම්මකවත්ත	පරණ වගාව	3 3 22	60

සිතියම 5,583. පිහිටීම හේවාගම්කෝරළේ පල්ලේපත්තුව.

අයිතිකම් නිසන්තා—ව. දෙත් ගර්මානිස්.

124	ගෝකන්දර	පහලවත්ත	වගාව	1 2 23	60
-----	---------	---------	------	--------	----

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරාල්ලත්තාත්මයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්මයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමාගත්වකන්දේගේ ආඥාවලෙක,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහාසමුදායාර්ජ වම්ක.

No. 1,388, W. P.

Colonial Secretary's Office,
Colombo, June 23, 1902.

ON Friday, August 15, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,243. Situation—Meda pattu of Hewagam korale.
Village—Kahawala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
5489	—	Crown	Overgrown chena	6	0 33	30
5492	—	do.	do.	5	2 19	30
5493	—	H. Buiya Fernando	Cocoanut 2 to 20 years old	8	2 22	30
5494	—	do.	Overgrown chena	8	0 5	30
5495	—	T. Siman and another	Cocoanut 2 months old	5	1 26	30
5496	—	Crown	Overgrown chena	5	3 15	30
5497	—	T. Julis Appu and another	Cocoanut 8 to 10 years old	2	2 24	30
5500	Dambahena	U. Podi Sinno	Cocoanut 3 to 10 years old	7	1 13	30
5523	—	T. Sarnelis Appu and another	Cocoanut 6 to 15 years old	10	0 0	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,388, W. P.

විෂි 1902 ක්වු ජුනි මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරියන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්

කොළඹ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු අගෝස්තු මස 15 වෙනි දිනවූ සිකුරුදු දවල් 12ව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් තීරණයට ගෙනවො ඇත.

සිතියම 3,243. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—කහවල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ.	අන්දම.	මහස. සහ මිල.		අක්කර.
				අ.	රු. ප.	
5489	—	ආණ්ඩුව	හේන	6	0 33	30
5492	—	එම	එම	5	2 19	30
5493	—	ක. බ්‍රහ්මා ප්‍රසාද	අවිරුදු 2 හිට 20 අක්වා වස පොල්	8	2 22	30
5494	—	එම	හේන	8	0 5	30
5495	—	ක. සිවන් සහ කෙනෙක්	මාස 2ක් වස පොල්	5	1 26	30
5496	—	ආණ්ඩුව	හේන	5	3 15	30
5497	—	ක. ජුලිය අප්පු සහ කෙනෙක්	අවිරුදු 8 හිට 10 අක්වා වස පොල්	2	2 24	30
5500	දම්හේන	උ. පොඩිසිංහ	අවිරුදු 3 හිට 10 අක්වා වස පොල්	7	1 13	30
5523	—	ක. සර්නෙලිය අප්පු සහ කෙනෙක්	එම 6 හිට 15 එම	10	0 0	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්යවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත් කොළඹ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු අගෝස්තු මස 15 වෙනි දිනවූ සිකුරුදු දවල් 12ව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් තීරණයට ගෙනවො ඇත.

ගරුකර උතුම්වනවසන්සේනේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙවුකාරියන් වහන්ස.

No. 1,389, W. P.

Colonial Secretary's Office,
Colombo, June 24, 1902.

ON Monday, September 8, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,624. Village—Diyagama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
X 378	Bopeelalanda	Thomas Siriwardena	Low jungle	8	3 29	15

Situated in the Kalutrabadda of the Kalutara totamune.

Preliminary plan 11,308. Village—Weragama.

11659	Kekunatotawattepauladeniya	Heirs of Gunawardana, Mudaliyar, of Kalutara	Paddy field	1	1 35	30
11660	Kahatagahawattekekunatotawala-kumbura	Crown	do.	1	0 29	30
11661	Kekunatotawattepauladeniya	Galuge Janis Fernando and another	do.	1	3 10	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
11662	Migahawattepauladeniya	Crown	Paddy field	2	3 3	30
11663	Kahatagahawattekekunagaha-totapauladeniya	do.	do.	0	1 16	30
11664	Kahatagahawattepauladeniya	do.	do.	2	2 37	40
11665	Migahawattepauladeniya	Crown and heirs of Galuge Marikku Fernando	do.	6	0 17	30
Situating in the Waddubadda of the Panadure totamune.						
Preliminary plan 11,326. Village—Mawala.						
11718	Puswellanda	Kandage David Perera	Garden	0	3 28	80
Situating in the Waskadubadda of the Panadure totamune.						
Preliminary plan 11,323. Village—Ritiketiya.						
11708	Kajugahaduwa <i>alias</i> Amuduwa	Crown	Jungle	1	1 18	20
Preliminary plan 11,324. Village—Yatadolawatta.						
11709	Kaluwalagodella	Crown	Jungle	1	0 19	20
11710	Do.	do.	do.	1	0 12	10
11711	Do.	do.	To be reserved	0	0 32	—
11712	Do.	do.	Jungle	0	2 36	10
Preliminary plan 11,363. Village—Pahala Neboda.						
11877	Mahakanatiriyapanitakattiya	Crown	Deniya	0	0 26	10
11878	Do.	Kandadurage Kirianchia and others	Paddy field	0	0 3	10
11879	Do.	Crown	Deniya	0	3 16	10
11880	Do.	Kattadige Allisa and others	Paddy field	0	0 6	10
11881	Do.	Kandadurage Kirianchia and another	do.	0	0 2	10
Situating in the Iddagoda pattu of the Pasdun korale west.						
Preliminary plan 11,209. Village—Retiyala.						
11208	Suduwelipota	Crown	Field	1	3 0	10
Q 809	Galabodawatta	Paranahewage Thenis Appu	Open land	0	1 32	10
11209	Suduwelipota	Crown	Deniya	0	0 10	10
11210	Do.	do.	do.	0	1 25	10
B 809	Galabodawattepitakattiya	Paranagamage Thenis Appu	Garden	0	0 14	10
S 809	Galabodawatta	Gowinitantirige Punchi Appu	do.	0	0 10	10
Preliminary plan 11,275. Village—Kobowaka.						
11475	Kekulanedeniya	Crown	Deniya	0	0 20	10
N 812	Kekulanekumbura	Pinnagodage Sadiris Appu and others	Field	0	0 32	30
11476	Kekulanekumburapitakattiya	Crown	Deniya	2	3 16	10
11477	Dehigahawalakumburadeniya	do.	do.	0	2 6	10
O 812	Dehigahawalakumbura	Pinnagodage Saiappu and others	Field	0	0 30	30
11478	Dehigahawalagodella	Crown	Jungle	15	2 0	40
Situating in the Gangaboda pattu of the Pasdun korale east.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,389, W. P.

වම් 1902 ක්වු ජුනි මස 24 වෙනි දින කොළඹ
මහසෙනෙවිගේ ජනරාල්වරයාගේ කන්තෝරුවේදී.

කර්තෘ දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශකවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකරු වූ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැල්කැම්මු මස 8 වෙනි දිනකු සඳහා දළ 120 කටකර සම්මතවීමේදී වෙන්දේසිකර මිතුනුයේ කේ නියුක්තරයට අයදනවා ඇත.

පිහිටීම 7,624. ගම්—දිගමුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අත්දම.	මහ. ග. ස. මි.ප.	අක්කර ග. ස. මි.ප.
X 378	මෝරේදැලුරුද	කේමස පිරිවෙහි	පුත්තියාලුව	8 3 29	15
පිහිටි: නිවෙහෙහි කර්තෘ කොටුවකේ කර්තෘ බිද්දේදී.					
පිහිටීම 11,308. ගම්—මේරගම.					
11659	කැකුනකොටුවක්කොටුව දෙක	කර්තෘ ඉන් මහ මුදියන්සේ රුහුණමාගේ උරුමකරුයේ	කුඹුර	1 1 35	30
11660	කකටගමක්කොටුවකැකුනකොටුව	රජසහකරු	මම	1 0 29	30
11661	කැකුනකොටුවක්කොටුව දෙක	කර්තෘ ජනිත ප්‍රකාශ්වරයාගේ	මම	1 3 10	30

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසියක	අන්දම.	මහත.		අක්කර යක මිල.
				අ. රු. ප.	රු.	
11662	මිනනවත්තේපාලලදෙනිය	රජසත්තක	කුඹුර	2	3 3	30
1163	කහවතහවත්තේ කැකුකක නොවපාලලදෙනිය	එම	එම	0	1 16	30
1164	කහවතහවත්තේපාලලදෙනිය	එම	එම	2	2 37	40
1165	මිනනවත්තේපාලලදෙනිය	රජසත්තක සහ හාලුංග් මාරික්කු ප්‍රධාන්දුගේ ලුමක්කාරගේ	එම	6	0 17	30
පිහිටා තිබෙන්නේ පානදුර ගෙ වවුගේ ව දිස බද්දෙන.						
11718	පුස්වැල්ලන්ද පිහිටා තිබෙන්නේ පානදුර කොඳවුගේ පිස්සා බද්දෙන.	සිතියම 11,326. ගම—මාවල. කන්දෙග් දළුත්පුර	වත්ත	0	3 28	80
සිතියම 11,323. ගම—පිටියැවි.						
11708	කජුකපුටු නොනොන් අඹුපුටු රජසත්තක	සිතියම 11,324. ගම—පවදෙලවත්ත.	කැලප	1	1 18	20
11709	කඵලදොනවැල්ල	රජසත්තක	එම	1	0 19	20
11710	එම	එම	එම	1	0 12	10
11711	එම	එම	එකුකන්ව නොව	0	0 32	—
11712	එම	එම	කැලප	0	2 36	10
සිතියම 11,363. ගම—පහලදොවොඩ.						
11877	මහකනතිරියාගේපිටකපිටිය	රජසත්තක	දෙනිය	0	0 26	10
11878	එම	කන්දුරුගේ කිරිගන්වියා සහ කවත්ත	කුඹුර	0	0 3	10
11879	එම	රජසත්තක	දෙනිය	0	3 16	10
11880	එම	කවිභිගේ අල්ලියා සහ තවත් අය	කුඹුර	0	0 6	10
11881	එම	කන්දුරුගේ කිරිගන්වියා සහ තවත් අය	එම	0	0 2	10
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරලේ ඉද්දොඩටත්තුමුව.						
සිතියම 11,209. ගම—පිටියැව.						
11208	සුදුවැලියොක	රජසත්තක	එම	1	3 0	10
Q 809	ගල්බොඩවත්ත	පරතගමගේ තේතිස්සපු මැවිලි නැති ඉඩම	දෙනිය	0	1 32	10
11209	සුදුවැලියොක	රජසත්තක	දෙනිය	0	0 10	10
11210	එම	එම	එම	0	1 25	10
R 809	ගල්බොඩවත්තේපිටකපිටිය	පරතගමගේ තේතිස්සපු	වත්ත	0	0 14	10
S 809	ගල්බොඩවත්ත	ගෝවිතියන්ගේ පුත්තියපු	එම	0	0 10	10
සිතියම 11,275. ගම—පහලදොවොඩ.						
11475	කැකුලමේදෙනිය	රජසත්තක	දෙනිය	0	0 20	10
N 812	කැකුලමේකුඹුර	පිත්තනොඩගේ සෝදිස් අපු සහ තවත් අය	කුඹුර	0	0 32	30
11476	කැකුලමේකුඹුරේපිටකපිටිය	රජසත්තක	දෙනිය	2	3 16	10
11477	දෙහියහවලකුඹුරදෙනිය	එම	එම	0	2 6	10
O 812	දෙහියහවලකුඹුර	පිත්තනොඩගේ සයිඅපු සහ තවත් අය	කුඹුර	0	0 30	30
11478	දෙහියහවලනොවැල්ල	රජසත්තක	කැලප	15	2 0	40

පිහිටා තිබෙන්නේ පානදුර පස්දම්කෝරලේ ගහපොඩටත්තුමුව.
මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේභාර්තකරුලුගනාත්තේගෙගේද, විකිනීමේ කොන්දේසි ගැන
කර්තව්‍ය දිස්ත්‍රික්කේ ආණ්ඩුමේ ලප්පරත්තලුගනාත්තේගෙගේද දැනගනව පුළුවන.

ගැරැඳුම් ලබාගතවන්නේ ආඥාවලෙස,
ආර්. ඩබ්ල්. ජෙයරත්න,
වැඩබලන ගෙ-සකුපාරිස් මි. -.

No. 1,390, W. P. Colonial Secretary's Office, Colombo, June 24, 1902.

ON Monday, August 18, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,923. Village - Gorokgoda.

Lot.	Name of Land.	Name of Claimant	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A. R. P.	Rs.	
1986	Panukeregahagodelladeniya	Crown	Manandoniya	5	0 27	10
1988	Debarahenemananepitakattiya	do.	do.	8	0 7	10
1994	Debarahenamananeuturukattiya	do.	do.	12	0 36	10
1995	Galwalahenegodelledakunukattiya	do.	Jungle	11	2 28	50
1996	Kitulehenetenna	do.	do.	2	3 37	50
1997	Galwalahenegodelleuturukattiya	do.	do.	16	2 9	50
1998	Kitulehenelanda	do.	do.	4	3 0	50
1999	Kahatagahalanda	do.	do.	3	0 0	50
2001	Weligodellelandenturukattiya	do.	do.	1	2 31	50

Situated in the Maha pattu north of Pasdun korale east.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
11319	Batadombagahawila	Preliminary plan 11,232. Village—Dodangoda. Crown	Paddy field	2	2 14	20
11320	Do.	do.	do.	0	1 5	20
11689	Minuwandeniya	Preliminary plan 11,312. Village—Dodangoda. Crown	Deniya	3	1 0	10
11643	Millagahawatta	Preliminary plan 11,302. Village—Wadugama. Crown and Mahapatabendige Girigoris Coorey of Tudugala	Young cocoanut	0	0 16	50
11644	Millagahalanda	Crown	Jungle	7	3 27	30
11645	Getagahahenelanda	do.	do.	5	0 0	30
Situating in Iddagoda pattu of the Pasdun korale west.						
C 737	Kandabodakumbura	Preliminary plan 10,531. Village—Menerigama. Crown	Owita	0	0 4	15
E 737	Kandehena	Village—Menerigama and Handapangoda. Crown	Garden	0	2 9	30
8760	Balagetotuwa <i>alias</i> deniya	Egulkissiya. Crown	Deniya	0	0 21	20
F 737	Kekunagahakumbura	do.	Owita	0	0 12	15
G 737	Do.	do.	do.	0	0 16	15
I 737	Katuwalakumbura	do.	do.	0	0 18	30
J 737	Kekunagahakumbura	do.	Deniya	0	0 4	20
K 737	Do.	do.	Paddy field	0	0 14	30
L 737	Do.	do.	Owita	0	0 11	25
M 737	Do.	do.	Deniya	0	0 39	20
8764	Alubogahahena	do.	do.	0	0 15	15
O 737	Do.	do.	Owita	0	0 14	15
P 737	Kudaluwalakumbura	do.	Paddy field	0	0 24	25
Q 737	Alubogahahena	do.	Owita	0	0 14	15
8766	Alubogahahena <i>alias</i> Getakosgahalanda	do.	Jungle	11	2 6	100
W 737	Kudaluwalakumbura	do.	Paddy field	0	0 33	50
Z 737	Getakosgahahena	do.	Owita	0	0 15	20
A 738	Alubogahahena	do.	do.	0	0 8	20
B 738	Gurokodayawatta	do.	Planted land	0	0 4	50
C 738	Kudaluwalakumbura	do.	Paddy field	0	0 6	50

Situating in the Udugaha pattu of Rayigam korale.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. IEVERS,
 Acting Colonial Secretary.

No. 1,390, w. P.

වම් 1902 සඳුදා මස 24 වෙනි දින කොළඹ මහලේකම්වරයාගේ නිවෙසේ දී සිදු වූ මෙහි පහත සඳහන් වෙනම ආණ්ඩුව සත්කාර ඉඩම් ආණ්ඩු මුළු නියෝගවල ප්‍රකාරයට වම් 1902 සඳුදා මස 18 වෙනි දිනට සඳුදා දවල් 12ට කැර කැරීම් වලට ලක්වීමට තීරණය වූ ඉඩම් කිහිපයක් පිළිබඳව විකුණීමට යෝජනා කරනු ලබන බව පවසනු ලැබේ.

මෙහි විස්තර කර ඇති ඉඩම් සඳහා විකුණීමට යෝජනා කරනු ලබන ඉඩම් කිහිපයක් පිළිබඳව විකුණීමට යෝජනා කරනු ලබන බව පවසනු ලැබේ.

කො.	භම.	ඉඩමේ නම.	අත්දම.	අතර. ප.	අතර. රු.
1986	ගොරෙක්ගොඩ	පහුකැරගොඩැල්ලදෙසින්	මානස්දෙහි	5	0 27 10
1988	එම	දෙබරගොඩමානස්දෙහි පිටකඩවිට	එම	8	0 7 10
1994	එම	දෙබරගොඩමානස්දෙහි උතුරුකඩවිට	එම	12	0 36 10
1995	එම	ගල්වලගොඩගොඩැල්ල දකුණුකඩවිට	කැරල්	11	2 28 50
1996	එම	කිතුලගොඩගොඩගොඩ	එම	2	3 37 50
1997	එම	ගල්වලගොඩගොඩගොඩැල්ල උතුරුකඩවිට	එම	16	2 9 50
1998	එම	කිතුලගොඩගොඩගොඩ	එම	4	3 0 50
1999	එම	කකටගොඩගොඩ	එම	3	0 0 50
2001	එම	මැලිගොඩැල්ලදෙහි උතුරුකඩවිට	එම	1	2 31 50
පිටකඩවිටගොඩගොඩ පස්දම්කෝරලේ උතුරුකඩවිටගොඩගොඩ.					
11319	දෙඩක්ගොඩ	බටදොඹගොඩවල	කුඹුර	2	2 14 20
11320	එම	එම	එම	0	1 5 20
11689	මිහුවක්දෙහිය	පිහිටම 11,312. අයිතිකම් නිගන්වන—ආණ්ඩුව. දෙහිය		3	1 0 10
පිහිටම 11,302. අයිතිකම් නිගන්වන සහ මහපට්ටාදොස් ගිරිගොරිස් කුරේ, පදිනි මුහුණට.					
11643	වඩුගම	මල්ලගොඩවිට	පැලපොල් වගාව	0	0 16 50
11644	එම	මල්ලගොඩවිට		7	3 27 30
11645	එම	ගැටගොඩගොඩවිට	කැරල්	5	0 0 30

බස්නාහිර පස්දම්කෝරලේ ඉදිදොගොඩවිටගොඩ.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක. රු. ප.	අක්කර ගන මිල. රු.
සිතියම 10,531.					
C 737	මෙහෙරිගම	කන්දබඩකුඹුර	මිහිට	0 0 4	15
E 737	මෙහෙරිගම සහ හඳ පාන්ගොඩ	කන්දෙහෙණ	වගාව	0 2 9	30
8760	හඳපාන්ගොඩ	බාලුගේනොවුටි නොහොත් එගල් සිස්සියදෙණිය	දෙණිය	0 0 21	20
F 737	එම	කැකුනගහකුඹුර	මිහිට	0 0 12	15
G 737	එම	එම	එම	0 0 16	15
I 737	එම	කටුමාලකුඹුර	එම	0 0 18	30
J 737	එම	කැකුනගහකුඹුර	දෙණිය	0 0 4	20
K 737	එම	එම	කුඹුර	0 0 14	30
L 737	එම	එම	මිහිට	0 0 11	25
M 737	එම	එම	දෙණිය	0 0 39	20
8764	එම	අළුබෝගහහේන	එම	0 0 15	15
O 737	එම	එම	මිහිට	0 0 14	15
P 737	එම	කුඩළුවලකුඹුර	කුඹුර	0 0 24	25
Q 737	එම	අළුබෝගහහේන	මිහිට	0 0 14	15
8766	එම	අළුබෝගහහේන නොහොත් ගැටකොස් ගහලන්ද	කැලේ	11 2 6	100
W 737	එම	කුඩළුවලකුඹුර	කුඹුර	0 0 33	50
Z 737	එම	ගැටකොස්ගහහේන	මිහිට	0 0 15	20
A 738	එම	අළුබෝගහහේන	එම	0 0 8	20
B 738	එම	ගුරුකොඩිකාවත්ත	වගාව	0 0 4	50
C 738	එම	කුඩළුවලකුඹුර	කුඹුර	0 0 6	50

පිළිවෙලින්ම රජයේ කාර්යාලයේ ලිපිගහපත් තුළින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්වරයන්ගේ අවධානයට යොමු කිරීමට ගැණ කඩකර දිස්ත්‍රික්කේ ආණ්ඩුමේ උපදේශකවරයන්ගේ අවධානයට පත්වන.

ගරුකර උතුමානත්වකර්මයේ යන් ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිරිස්,
වැඩබලන මහසෙකුකාරීන් ජනරාල්.

No. 1,391, W. P.

Colonial Secretary's Office,
Colombo, June 24, 1902.

ON Tuesday, August 19, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,320. Situation—Meda pattu of Hewagam korale.
Village—Malagala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
11700	Galabodakumbura	B. Themanis	Paddy field	0	1 13	20
11701	Murutagahahena	Crown	Cocoanut 1 year old planted by B. Don Charlis	2	0 20	30
11702	Do.	do.	Cocoanut 1 year old planted by B. Harmanis	2	0 36	30
11703	Do.	do.	Cocoanut 1 year old planted by B. Agonis	1	2 18	30
11704	Do.	do.	Four cocoanut trees 4 years old planted by B. Agonis	1	0 6	30
11705	Do.	do.	Cocoanut 1 year old planted by B. Themanis	2	1 8	30
11706	Do.	do.	Cocoanut 8 months old planted by B. Themanis	1	3 21	30

Preliminary plan 11,365. Situation—Meda pattu of Hewagam korale.
Village—Pitumpe.

11888	Kandewatta	W. Thepanis	Cocoanut 10 years old	1	1 2	40
-------	------------	-------------	-----------------------	---	-----	----

Preliminary plan 11,223. Situation—Udugaha pattu of Hewagam korale.
Village—Diddeniya.

11296	Millagahalanda	Crown	Jungle	3	3 36	35
11297	Millagahawatta	Hettiarachchige Migel	Cocoanut and arecanut 10 years old	0	3 34	75
11298	Do.	do.	Eight cocoanut trees 20 years old	0	0 20	75

Preliminary plan 11,225. Situation—Udugaha pattu of Hewagam korale.
Village—Eswatta.

11299	Godellawatta	Raigamage Cornelis and others	Cocoanut 10 to 16 years old	0	0 22	30
11300	Godellakelewatta	do.	Cocoanut 6 months old	0	1 0	25
11301	Godellekele	Crown	Jungle	1	1 16	25
11302	Do.	do.	do.	0	1 33	25

Preliminary plan 11,294. Situation—Meda pattu of Hewagam korale.
Village—Wagga.

11621	Helandalandanda	Crown	Jungle	2	1 10	25
-------	-----------------	-------	--------	---	------	----

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 11,293. Situation—Meda pattu of Hewagam korale. Village—Wagga.					
11618	Kohilawaladeniya	H. Sobichihamy	Paddy field	0 0 30	30
11619	Puwakgahadeniya	J. Johanis Appu	Arecaut trees 6 years old	1 0 10	25
11620	Kahatagahadeniya	Crown	Landa	1 3 6	25
Preliminary plan 11,315. Situation—Palle pattu of Hewagam korale. Village—Homagama.					
11694	Galpotttekumbureowita	Crown	Cocoanut 10 years old planted by S. Don Paulis	0 0 14	30
11695	Do.	do.	Owita	0 0 8	20
Preliminary plan 11,214. Situation—Udugaha pattu of Hewagam korale. Village—Murutagama.					
11262	Akarawitalandadeniya	Crown	Deniya	0 1 0	30
11270	Akarawitalanda	do.	Jungle	6 2 38	35
11271	Halindakumbura	Dettaragamage Carolis	Paddy field	0 0 12	30
11272	Akarawitalanda	Crown	Jungle	2 2 6	35

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,391, W. P.

විෂි 1902 ක්වූ ජුනි මස 24 වෙනි දින කොළඹ
මහනෙලුකාරිස්ථලයකාන්තේසේ කන්තෝරුවේදී.

මහනෙලුකාරිස්ථලයකාන්තේසේ විසින් මෙහි පහත සඳහන් වූ ප්‍රදේශ කුඩු මුදල් 120 කොළඹ කඩවිලිගේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට තොරතුරු සැපයීමට තීරණය වූයේය.

සිතියම 11,320. පිහිටීම සේවානම්කෝරලේ මැදපත්තුව. ගම—දිලුගල.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	ආ. රු. ප.	අක්කර මස. ගන් මිල.
11700	ගලකොට්ටකුඹුර	ඩ. කේමානිස්	කුඹුර	0 1 13	20
11701	මුරුගහනගේන	ආණ්ඩුව	1 අච්චය වූ වෘක්ෂ, ඩ. දෙස මාර්ගය පිහිට වඩා 2 0 20	2 0 20	30
11702	එම	එම	ඩ. ගර්මානිස් පිහිට වඩා 1 අච්ච රුදු වෘක්ෂ පොල්පල	2 0 36	30
11703	එම	එම	ඩ. අකෝනිස් පිහිට වඩා 1 අච්ච රුදු වෘක්ෂ පොල්පල	1 2 18	30
11704	එම	එම	ඩ. අකෝනිස් පිහිට වඩා 4 අච්ච රුදු වෘක්ෂ පොල්පල 4 ක්	1 0 6	30
11705	එම	එම	ඩ. කේමානිස් පිහිට වඩා 1 අච්ච රුදු වෘක්ෂ පොල්පල	2 1 8	30
11706	එම	එම	ඩ. කේමානිස් පිහිට වඩා 8 මාසක වෘක්ෂ පොල්පල	1 3 21	30

සිතියම 11,365. පිහිටීම සේවානම්කෝරලේ මැදපත්තුව. ගම—දිලුගල.

11888	කන්දේවස්ත	ව. කෙරානිස්	10 අච්චය වූ වෘක්ෂ පොල්	1 1 2	40
-------	-----------	-------------	------------------------	-------	----

සිතියම 11,223. පිහිටීම සේවානම්කෝරලේ උඩුකපත්තුව. ගම—දිද්දේනිය.

11296	මිල්ලකලන්ද	ආණ්ඩුව	ෆාල්	3 3 36	35
11297	මිල්ලකපත්ත	සේවකාරියාණ මහල	10 අච්චය වූ වෘක්ෂ පුටක්	0 3 34	75
11298	එම	එම	20 අච්චය වූ වෘක්ෂ පොල්පල 8 ක්	0 0 20	75

සිතියම 11,225. පිහිටීම සේවානම්කෝරලේ උඩුකපත්තුව. ගම—දැස්වත්ත.

11299	කොඩැල්ලවත්ත	රසිකමංගේ කොර්නේලිස්	අච්චය 10 ක්ව 16 අක් වූ වෘක්ෂ පොල්	0 0 22	30
11300	කොඩැල්ලකැලේ	එම	6 වෘක්ෂ වූ වෘක්ෂ පොල්	0 1 0	25
11301	කොඩැල්ලකැලේ	ආණ්ඩුව	කැලේ	1 1 16	25
11302	එම	එම	එම	0 1 38	25

සිතියම 11,294. පිහිටීම සේවානම්කෝරලේ මැදපත්තුව. ගම—මහල.

11621	කැලන්දෙලන්ද	ආණ්ඩුව	කැලේ	2 1 10	25
-------	-------------	--------	------	--------	----

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්.	අන්දම.	අක්කර මහත. ගහ මිල.	
				අ. රු. ප.	රු.
සිතියම 11,293. පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව. ගම—වග.					
11618	කොඹුල්ලදකිය	ග. කොඹුල්ලගම	කුඹුල්ල	0	0 30 30
11619	පුවත්තකොදකිය	ජ. කේතානික අරඹු	6 අවරුදු වසස් පවසස්	1	0 10 25
11620	කනවගකොදකිය	ආණ්ඩුව	ලක්ද	1	3 6 25
සිතියම 11,315. පිහිටීම හේවාගමකෝරලේ පල්ලේපත්තුව. ගම—කෝරලගම.					
11694	ගල්පොත්ත	ආණ්ඩුව	ක. අදක් පවසස් විසන් වලාපු	0	0 14 30
11695	කුඹුරේ මිහිව	එම	10 අවරුදු වසස් පොල්	1	3 6 25
සිතියම 11,214. පිහිටීම හේවාගමකෝරලේ උඩුගහපත්තුව. ගම—මුරකහ.					
11269	අකරවිලක්දේ	ආණ්ඩුව	දෙකිය	0	1 0 30
11270	දෙකිය	එම	කැලේ	6	2 38 35
11271	අකරවිලක්දේ	දැක්කරගමගේ කපෝලිය	කුඹුල්ල	0	0 12 30
11272	ගලික්දකුඹුර	ආණ්ඩුව	කැලේ	2	2 6 35

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනල් උපකාරකයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ඔස්සාතිර් දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වකයන්ගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
මැඩබ්ලන් මහසෙනෙකාරික මමිහ.

No. 1,392, W. P.

Colonial Secretary's Office,
Colombo, June 30, 1902.

ON Friday, August 15, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,223. Situation—Yatigaha pattu of Hapitigam korale.
Claimant—Crown.

Lot.	Village	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
7516	Diyagampola	Medagodella	Jungle	13	3 26	20
Preliminary plan 11,251. Situation—Yatigaha pattu of Hapitigam korale.						
11402	Kudagammana	Galandalanda	Low jungle	1	1 16	50
11403	Do.	do.	Cleared land	0	0 8	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,392, W. P.

මේ 1902 සවු ජුනි 30 වෙනි දින කොළඹ මහසෙනෙකාරි උපකාරකයන්ගේ කන්දෝරුවේදී.

බඳන හිර් දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන්ගේ පසින් මෙහි පහත අදහස්වන ආණ්ඩුව සහ ගහ ඉඩම් ආණ්ඩුව නිකෝරාල උපකාරකව මේ 1902 සවු අගෝස්තු 15 වෙනි දිනව සිකුරුදු දවල් 12 ව කොළඹ කවේරියේදී වෙන්දේසිකා පහසුකම්ව හොඳෝස්සියේදී පහසුකරදෙත්ව ගෙදෙනා ඇත.

සිතියම 10,223. පිහිටීම හාපිවගමකෝරලේ පවසස්පත්තුව. අයිතිකම් කීයන්—ආණ්ඩුව.

නො.	නම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහත. ගහ මිල.	
				අ. රු. ප.	රු.
7516	දිගගමපොල	මැදපොඬුල්ල	කැලේ	13	3 26 20
සිතියම 11,251. පිහිටීම හාපිවගමකෝරලේ පවසස්පත්තුව.					
11402	කුඩාගමමහ	ගලක්දලක්ද	ලද කැලුව	1	1 16 50
11403	එම	එම	එලිකරපු බිම	0	0 8 50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනල් උපකාරකයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ඔස්සාතිර් දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වකයන්ගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
මැඩබ්ලන් මහසෙනෙකාරික මමිහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,246, s. P.

Colonial Secretary's Office,
Colombo, June 24, 1902.

ON Thursday, August 28, 1902, at noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office in Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-two allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 5,634.—Keppitiyawa.

Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Appraised Value per Acre. Rs.
				R.	P.	
13449	Katukoniehena	Kiramekudage Babun	Chena	2	31	10
Preliminary plan 5,836.—Keppitiyawa.						
Claimant—Rubesinge Eliyashamy.						
14319	Pawarapalamandiya	Crown	Paddy field	0	2 25	30
Preliminary plan 6,168.—Raluwa.						
Claimant—Owners of Nawaratnehenyaya.						
15963	Iriyaketiadeniya	Crown	Paddy field	2	0 28	0
Preliminary plan 6,179.—Gonadeniya.						
Claimant—Crown.						
16016	Wewegilmehena	G. R. Don Andrayas	Garden	0	3 33	5
16017	Do.	Crown	Reservation for Ganaa-bhawa road	0	0 34	—
16018	Wattegeliyadda	do.	Paddy field	0	1 22	20
16019	Bakmigahaliyadda	do.	do.	0	1 10	20
Preliminary plan 6,180.—Gonadeniya.						
Claimant—Crown.						
16020	Unadanduara	Crown	Paddy field	0	2 30	20
Claimant—S. P Kitan Appu and others.						
16021	Mawala or Darandekumbura	Crown	Paddy field	2	3 25	20
16022	Julgahakumbura	do.	do.	5	0 0	20
Claimant—G. R. Don Andrayas.						
16023	Gamageodai	Crown	Paddy field	0	2 37	20
Claimant—Crown.						
16024	Bopelchena	K. Kiri Appu	Chena	7	0 35	10
Preliminary plan 5,532.—Aggrehera.						
Claimant—Crown.						
13042	Aggreherakele	Crown	Chena	3	2 10	10
13043	Do.	do.	do.	39	1 11	10
13044	Do.	do.	do.	44	0 35	10
13049	Do.	do.	do.	53	1 0	10
13055	Do.	do.	do.	48	2 0	10
13056	Do.	do.	do.	49	2 20	10
13057	Do.	do.	do.	62	0 18	10
Preliminary plan 5,848.—Pattiyapola.						
Claimant—K. B. Aberan.						
Y 534	Medawewedeniya	Crown	Deniya	1	2 0	10
Claimant—Temple.						
A 535	Konewattamulana	Crown	Field	2	1 25	15
Claimant—Crown.						
14975	Kanattawatta	Crown	Swamp	0	0 10	10
Preliminary plan 5,849.—Palatuduwa.						
Claimant—Crown.						
14382	Beddawayaya or Delgahawatta	Crown	Garden	0	3 9	15
14383	Beddawayaya or Kalugahawatta	do.	do.	0	1 1	15
14384	Do.	do.	do.	0	1 21	15
14385	Do.	do.	do.	0	0 24	10
14386	Do.	do.	do.	0	1 8	10
14387	Do.	do.	do.	0	0 33	10
14389	Beddawayaya or Ambagahawatta	do.	do.	1	1 34	30
14390	Beddawayaya or Nugaswewawatta	do.	do.	0	3 2	30

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Appraised
					Value per Acre. Rs.
Preliminary plan 5,329.—Nalagama. Claimant—Crown.					
17771	Wekadahena	Crown	Citronella garden	1 0 26	50
17772	Do.	do.	Chena	0 2 18	20
11778	Do.	do.	do.	0 1 31	20
Preliminary plan 5,326.—Atuboda. Claimant—Crown.					
11766	Karagahapotuwekele	K. M. Dineshami	Garden	0 2 38	30
11767	Karadiyahena	M. Babunhami	Chena	2 0 37	10
Preliminary plan 5,446.—Gajanayekagama. Claimant—Crown.					
12473	Ketakalakorotuwa	W. Silnu Appu	Vegetable garden	3 0 30	10
Preliminary plan 5,694.—Warapitiya. Claimant—W. N. M. Heena.					
13737	Kahatagahahena	A. Babuna	Chena	1 0 1	10
Preliminary plan 5,616.—Netolpitiya. Claimant—D. S. Samarawikrema.					
13390	Punchidunwattamulana	Crown	Deniya	2 2 32	30
Preliminary plan 5,612.—Rekawa. Claimant—Crown.					
13381	Urawatawannekorotuwa	D. S. Matangawira	Garden	1 2 32	15
13382	Do.	do.	Chena	1 0 38	10
Preliminary plan 5,611.—Rekawa. Claimant—Crown.					
13378	Boroluwayaya	Crown	Chena	4 3 28	15
13379	Do.	do.	do.	4 3 4	15
13380	Do.	do.	do.	6 1 0	15
Preliminary plan 5,439.—Yatigala. Claimant—W. A. Dingi Appu and others.					
M 593	Kendaketiyehena	Crown	Garden	1 3 12	15
N 593	Do.	do.	Chena	2 1 32	10
Preliminary plan 5,806.—Netalaporuwa. Claimant—Crown.					
14215	Julgahahena	K. Welun Appu	Garden	2 1 14	10
14216	Wemulla	Crown	Paddy field	0 0 33	20
Preliminary plan 5,407.—Medayala. Claimant—Crown.					
12272	Ketangahakorotuwa	K. Garnelis	Low jungle	1 0 30	10
Preliminary plan 4,325.—Beligalla. Claimant—D. J. Wikremanayeka.					
F 480	Gedarawatta	Crown	Chena	1 1 10	20
Claimant—D. S. Don Andris.					
K 480	Gedarawatta	Crown	Citronella garden	0 3 6	20
Claimant—W. Matheshami and others.					
11384	Dunwatta	Crown	Garden	0 2 4	10
Preliminary plan 4,015.—Mukuladeniya and Udayala. Claimant—Crown.					
10145	Kotigala or Galgodahena	K. Setseriya	Chena	3 0 32	10
10146	Batalakorotuwahena	do.	do.	0 2 1	10
10147	Dangahawalawewa	do.	Tank	2 2 9	30
Preliminary plan 4,487.—Mulana and Hillege Ayina. Claimant—Crown and Mahakumbre Kankanange Hin Appu.					
12094	Bahumawatta <i>alias</i> Asa- modaganhenewatta	Crown	Garden	0 3 7	10
Claimant—Crown and K. Juwanis <i>alias</i> Dionis.					
12095	Indiketiyawatta	Crown	Garden	1 1 2	10
Claimant—Crown and N. Babun.					
12096	Galagawawatta	Crown	Garden	0 1 6	10
Claimant—Crown and J. A. Don Aberan.					
12099	Katapolagewatta	Crown	Garden	2 1 29	10
Claimant—Crown and V. Babunhami.					
12100	Katapolagewatta	Crown	Garden	0 2 9	10
12104	Paragahawatta <i>alias</i> Mora- gahawatta	do.	do.	1 0 26	10
12121	Hinnaranmulla	do.	do.	2 1 32	30
Preliminary plan 5,263.—Etgalmulla. Claimant—D. D. R. Wirakon.					
W 580	Tennehena	Crown	Citronella garden	2 0 38	30
Preliminary plan 5,416.—Ranna. Claimant—Crown.					
12329	Kongahakorotuwa	K. M. Don Abraham	Garden	5 0 34	20

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Appraised
				A.	R.	Value per Acre.
						Rs.
Preliminary plan 5,447.—Paddapitiya.						
Claimant—Crown.						
12475	Ketalaketiya	Crown	Citronella garden	0	2 2	20
Preliminary plan 5,716.—Godawana and Kanumuldeniya.						
Claimant—M. Don Jandris.						
13833	Bogabahena	L. K. Don Siman	Citronella garden	0	1 19	15
13834	Do.	do.	Chena	0	1 1	15
13835	Do.	do.	Citronella garden	0	0 15	15
13836	Uruwelahena	D. A. Dahanayeka	do.	0	3 33	15
13838	Olaganhena	do.	do.	3	0 14	15
13841	Do.	do.	do.	0	1 32	15
13842	Do.	do.	do.	0	1 16	15
13843	Do.	do.	do.	0	1 8	15

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,246, S. P.

විෂි 1902 ක්ව ජුනි මස 24 වෙනි දින කොළඹ
මහජනප්‍රකාශනායතනයෙන් කන්කොටුවේදී.

දකුණු දිසාවේ ගම්බිත්තොට පලාතේ උපර්පත්තලත්තායයේ මිහිඬු මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට විෂි 1902 ක්ව අගෝස්තු මස 28 වෙනි දිනවූ මුහුණතේදී දළ 120 ක පසුක දවස්වලත් තත්වලත් තත්වලත් තාතාලමේදී වෙන්දේසි කර වතුණුවට හෝ වෙනත් ආකාරයට යොදාගත හැක.

දකුණු දිසාවේ ගම්බිත්තොට පලාතේ බිත්තොට ගිවුමටත්තුම කොටසේ පිහිටා ඇති බහුමුණුවල 72 ක්.

සිතියම 5,634. කැපවීමට. අයිතිකම් කිසිවක්—ආණ්ඩුව. තත්වයට වටිනාකම අත්පිටි කිරීම.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දැම.	අ. රු. ප.	රු.
13449	කටුකොන්නේහ	කිරිමතුඩානේ බඩුත්	සේන	6	0 31 10
14319	සිතියම 5,836.	කැපවීමට. අයිතිකම් කිසිවක්—	ආබැසේ එළිය සේන ම.	0	2 25 30
15963	ඊරිකකැව්ගේ දෙහිය	සිතියම 6,168. එම. අයිතිකම් කිසිවක්—	කවරත්තොන්නේගොස් අයිතිකාරයා.	2	0 28 30
16016	මැව්විල්ලේ සේන	සිතියම 6,179. ගෝණදෙහිය.	අයිතිකම් කිසිවක්—ආණ්ඩුව.	0	3 38 15
16017	එම	ඒ. ආර්. දෙව් අත්දැම	වත්ත	0	0 34 —
16018	වත්තේලියදේද	එම	කරපු මීම	0	1 22 20
16019	බන්ධනාගාරදේද	එම	අමුර	0	1 10 20
16020	උගදත්තුමාර	සිතියම 6,180. ගෝණදෙහිය.	එම	0	2 30 20
16021	මාවල කොහොත් දැ. ඩී	අයිතිකම් කිසිවක්—අ. පි. කිට්ටේදෙව් ගම හවුල් අ.	එම	2	3 25 20
16022	පුල්ගමකුමුර	ආණ්ඩුව	අමුර	5	0 0 20
16023	ගමගමබේ	අයිතිකම් කිසිවක්—ඒ. ආර්. දෙව් අත්දැම.	අමුර	0	2 37 20
16024	බෝවැල්ලේහේන	අයිතිකම් කිසිවක්—ආණ්ඩුව.	සේන	7	0 35 10
13042	අගුකැරකැලේ	සිතියම 5,532. අගුකැර.	එම	3	2 10 10
13043	එම	ආණ්ඩුව	එම	39	1 11 10
13044	එම	එම	එම	44	0 35 10
13049	එම	එම	එම	53	1 0 10
13055	එම	එම	එම	48	2 0 10
13056	එම	එම	එම	49	2 20 10
13057	එම	එම	එම	62	0 18 10
Y 534	මැදවැව්දෙහිය	සිතියම 5,848. ටව්ටිකොටු. අයිතිකම් කිසිවක්—	සේ. බී. අබරයා.	1	2 0 10
A 535	කොහොත්තේ මුලක	අයිතිකම් කිසිවක්—ටව්ටිකොටු.	අමුර	2	1 25 15
14375	කහත්තේවත්ත	අයිතිකම් කිසිවක්—ආණ්ඩුව.	එම	0	0 10 10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	තක්සේරු වම්				
				ආ.	රු.	ප.	පි.	
14382	බැඳිදවැවගාම නොහොත් දෙල්ගහවත්ත	සිතියම 5,849. පාලකුඩුව.	ආණ්ඩුව	වත්ත	0	3	9	15
14383	එම නොහොත් කපාහ වත්ත	එම	එම	එම	0	1	1	15
14384	එම	එම	එම	එම	0	1	21	15
14385	එම	එම	එම	එම	0	0	24	10
14386	එම	එම	එම	එම	0	1	8	10
14387	එම	එම	එම	එම	0	0	33	10
14388	එම නොහොත් අඹගහ වත්ත	එම	එම	එම	1	1	34	30
14390	එම නොහොත් හුගහස් වැවේ වත්ත	එම	එම	එම	0	3	2	30
11771	වෑකඹේගේ	සිතියම 5,329. භාලගම. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	ආණ්ඩුව	පැතිරවත්ත	1	0	26	50
11772	එම	එම	එම	හේන	0	2	18	20
11773	එම	එම	එම	එම	0	1	31	20
11766	එම	සිතියම 5,326. අඟුඹොඩ.	ආණ්ඩුව	එම	0	2	38	30
11767	කරහිසාහේන	අ.ම. බඩුත්තාම	එම	එම	2	0	37	10
12473	කැවිකාලකොරෙටුව	සිතියම 5,446. ගස්කොකුගම.	විචිලි. සිළුන්පත්	එලව්වත්ත	3	0	30	10
13737	කහවගහහේන	සිතියම 5,694. වරප්පිට. අයිතිකම් කිසිත්තා—විචිලි. ඇත්. අ.ම. හීනා.	එ. බඩුත්තා	හේන	1	0	1	10
13390	පුම්පුත්තේ	සිතියම 5,616. හෙතෙල්ලි. අයිතිකම් කිසිත්තා—ඒ. ඇස්. ගවරවිටුව.	ආණ්ඩුව	දෙණි	2	2	32	30
13381	ඌරුවවවගහකොරෙටුව	සිතියම 5,612. රූකව. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	ඒ. බඩුත්තා	වත්ත	1	2	32	15
13382	එම	එම	එම	හේන	1	0	38	10
13378	බොරපුටුගාම	සිතියම 5,611. රූකව. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	ආණ්ඩුව	හේන	4	3	28	15
13379	එම	එම	එම	එම	4	3	4	15
13380	එම	එම	එම	එම	6	1	0	15
M 593	කැන්දකැව්ගේගේ	සිතියම 5,439. ගවර. අයිතිකම් කිසිත්තා—විචිලි. එ. සිහිල්ප සහ තවත්.	ආණ්ඩුව	වත්ත	1	3	12	15
N 593	එම	එම	එම	හේන	2	1	32	10
14215	පුල්ගහහේන	සිතියම 5,806. කෙටිලාපෝරුව. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	ආණ්ඩුව	වත්ත	2	1	14	10
14216	වැවිල්ල	ආණ්ඩුව	ආණ්ඩුව	කුඹු	0	0	33	20
12272	කැවැත්ගහකොරෙටුව	සිතියම 5,407. මැදකාල. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	ආණ්ඩුව	සුළු බැඳි	1	0	30	10
F 480	ගෙදරවත්ත	සිතියම 4,325. බෙලිගල්ල. අයිතිකම් කිසිත්තා—ඒ. ජේ. වික්‍රමනාමය.	ආණ්ඩුව	හේන	1	1	10	20
K 480	එම	අයිතිකම් කිසිත්තා—ඒ. ඇස්. දෙව් අන්දර්ස්.	ආණ්ඩුව	පැතිරවත්ත	0	3	6	20
11384	දුක්වත්ත	අයිතිකම් කිසිත්තා—විචිලි. මොස්තාම් සහ තවත් අය.	ආණ්ඩුව	වත්ත	0	2	4	10
10145	කොට්ඨාස නොහොත් ගල්ගොඩහේන	සිතියම 4,015. මකුලාදෙණි සහ උඩකාල. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	ආණ්ඩුව	හේන	3	0	32	10
10146	බහලකොරෙටුවේගේ	ආණ්ඩුව	ආණ්ඩුව	එම	0	2	1	10
10147	දත්තවිලවැව	එම	එම	වැව	2	2	9	30
12094	බහුමාවත්ත නොහොත් අහමෝදත්තේ හේනේ වත්ත	සිතියම 4,487. මුලස සහ හිල්ලගේ අයිත. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව සහ මහකුමාර් කන්කානත්තේ හිත්අරපු.	ආණ්ඩුව	වත්ත	0	3	7	10
12095	ඉදිකැව්ගේවත්ත	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව සහ හේ. පුරාණිස් නොහොත් දිගෝතිස්.	ආණ්ඩුව	වත්ත	1	1	2	10
12096	ගලකොටුවත්ත	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව සහ ඇත්. බඩුත්තා.	ආණ්ඩුව	වත්ත	0	1	6	10
12099	කට්ටොලාපත්වත්ත	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව සහ ජේ. එ. දෙව් අහරත්.	ආණ්ඩුව	වත්ත	2	1	29	10
12100	කට්ටොලාපත්වත්ත	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව සහ ඒ. බඩුත්තාම.	ආණ්ඩුව	වත්ත	0	2	9	10
12104	පරගහවත්ත නොහොත් මොරගහවත්ත	එම	එම	එම	1	0	26	10
12121	හිත්තාරවිල්ල	එම	එම	එම	2	1	32	30

නං.	ඉඩමේ නම.	ඉල්ලුම්කරු.	අන්දම.	තක්සේරු වටිනාකම අත් මතක කරගත්.	
				අ. රු. ප.	රු.
W580	සිතියම 5,263. කැන්වේසේන	ඇත්තාලුම්ලේලා ආණ්ඩුව	අයිතිකම කිහිපයා—ඩී. ඩී. ආර්. විරසෝන. පැතිරවත්ත	2	0 38 30
12329	සිතියම 5,416. කෝන්තගකොරෙටුව	රජය. අයිතිකම කිහිපයා—ආණ්ඩුව. කේ. ඒම්. දෙය් ඉවරන්	වත්ත	5	0 34 20
12475	සෙවලුකැට්ත සිතියම 5,716.	ආණ්ඩුව	පැතිරවත්ත	0	2 2 20
13833	බෝගහගේන	කනුමුල්ලේදෙනිය. ඇල්. කේ. දෙය් සිමන්	අයිතිකම කිහිපයා—ඒම්. දෙය් ජන්දරිස්. පැතිරවත්ත	0	1 19 15
13834	එම	එම	සේන	0	1 1 15
13835	එම	එම	පැතිරවත්ත	0	0 15 15
13836	රුරුවෙලුගේන	ඩී. ඒ. දහනාගක	එම	0	3 33 15
13838	මලුගන්ගේන	එම	එම	3	0 14 15
13841	එම	එම	එම	0	1 32 15
13842	එම	එම	එම	0	1 16 15
13843	එම	එම	එම	0	1 8 15

දැන්වීම—එම ඉඩම්වලට අමතීසි රුරුවක් ඇතැයි කල්පනාකරණ අමතීසි කෙරෙනුට පෙළප දැනුම දෙය්ගේනම්, විකිනිම දවසේදී උපද්ඨවත්තලුකැන්ගේ ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට අත්ති පෙළපා සිටින ලෙසවයි.

එම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේර්ජනරුන්ගේ අනුමැතියෙන්, ඉඩම් විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා අමතීසිවනොව උපද්ඨවත්තලුකැන්ගේ අනුමැතියෙන් දැනගත හැකිවේ.

ගරුකර උතුමානවත්තන්ගේ අනුමැතිය,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහාසෙනුකාරීස් ඒ.ම.ආ.

No. 1,247, S. P. Colonial Secretary's Office. Colombo, June 24, 1902.

ON Saturday, August 30, 1902, at noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office in Ambalantota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the East Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 6,181.—Talawa. Name of Applicant	Claimant—Crown. Description	Appraised Value	
				Extent. A. R. P.	per Acre. Rs.
16025	Depela	Crown	Paddy field	0 3 38	30
16026	Samarasinghehatarata	do.	do	0 0 22	30
16027	Samarasinghegedeka	do.	do.	0 0 18	30
16028	Buneliaragekumbura	do.	do.	1 1 24	30
16029	Palugahakumbura	do.	do.	0 0 38	30
16030	Walallegodagekumbura	do.	do.	0 1 2	30
16031	Kattadigekumbura	do.	do.	0 3 3	30
16032	Neraluwemulla	do.	do.	0 1 20	30
16033	Medadolaha	do.	do.	0 2 2	30
16034	Waduwalahaya	do.	do.	0 1 4	30
16035	Atakuruniya	do.	do.	0 2 0	30
16036	Rajapaksege Atakuruniya	do.	do.	0 0 38	30
16037	Patha-atakuruniya	do.	do.	0 1 10	30
16038	Netulakaya	do.	do.	0 1 12	30
16039	Bastinanglekumbura	do.	do.	0 0 37	30
16040	Abeyasekeragekumbura	do.	do.	0 2 19	30
16041	Tumpela	do.	do.	2 0 36	30
16042	Wattadigekumbura	do.	do.	0 0 35	30
16043	Wadinalakumbura	do.	do.	0 1 9	30
16044	Pansalakumbura	do.	do.	0 0 23	30
16045	Abeyesekaraodai	do.	do.	0 0 33	30
16046	Wadiwalagekumbura	do.	do.	0 1 20	30
16047	Do.	do.	do.	0 3 24	30
16048	Abeyesekaraodai	do.	do.	0 2 14	30
Preliminary plan 5,914.—Beminiyanwila.					
14876	Hikgahalanda	T. H. Aberan Appu and another	Garden	1 1 4	15
14877	Hanganwagurayaya	do.	Paddy field	0 1 8	40
14878	Hikgahalanda	do.	Garden	0 0 18	15
14879	Do.	W. M. A. Don Andris	Jungle	2 2 4	15
14880	Hanganwagurayaya	do.	Field	0 2 8	40
Preliminary plan 5,181.—Kanuketiya.					
B 572	Ratmalgodella	Crown	Paddy field	4 3 33	50

NOTE—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,
 R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 1,247, s. P.

මහ 1902 ක්වු පුති මස 24 වෙනි දින කොළඹ

මහසෙක්කාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදින.

දකුණු දිසාවේ ගම්බන්තොට පලාතේ උපඵ්ජනපුරාණිකාන්සේ විසින් පහත සඳහන්වෛක ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහ 1902 ක්වු අගෝස්තු මස 30 වෙනි දිනවු සෙනසුරුදු දවස් 12ට සහ පසුගත දවස්වලත් අම්බලන්තොට තානාගමේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බේරුම්කරන්නට යොදනු ලැබ ඇත.

දකුණු දිසාවේ ගම්බන්තොට පලාතේ නැගෙනහිර ගිරුවාපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 30ක්.

පිහිටම 6,181. නලාව. අයිතිකම කියන්නා:—ආණ්ඩුව.

අක්කරපක සාමාන්‍ය වටිනාකම.

නො.	ඉඩමේ නම.	ඉල්ලම්කාරයා.	අත්දම.	මහත.	
				අ. රු. ප.	රු.
16025	දෙංගල	ආණ්ඩුව	අඹුර	0 3 38	30
16026	සමරසිංහ හතර	එම	එම	0 0 22	30
16027	සමරසිංහගේ දෙක	එම	එම	0 0 18	30
16028	බුනේලියාරගේකුඹුර	එම	එම	1 1 24	30
16029	පඵගකකුඹුර	එම	එම	0 0 38	30
16030	වලල්ලේතොඩගේකුඹුර	එම	එම	0 1 2	30
16031	කට්ටාභිංගේකුඹුර	එම	එම	0 3 3	30
16032	කෙරඵවේවුල්ල	එම	එම	0 1 20	30
16033	මැදදෙලුණ	එම	එම	0 2 2	30
16034	වඩුවලාභිංග	එම	එම	0 1 4	30
16035	අටකුරුනිය	එම	එම	0 2 0	30
16036	රාජපක්කගේ අටකුරුනිය	එම	එම	0 0 38	30
16037	පානඅටකුරුනිය	එම	එම	0 1 10	30
16038	තෙවුලාභය	එම	එම	0 1 12	30
16039	බස්නියන්ගේ කුඹුර	එම	එම	0 0 37	30
16040	අබගසේකරගේ කුඹුර	එම	එම	0 2 19	30
16041	කුම්පාල	එම	එම	2 0 36	30
16042	වච්චාභිංගේ කුඹුර	එම	එම	0 0 35	30
16043	වභිභලාකුඹුර	එම	එම	0 1 9	30
16044	පත්තාලකුඹුර	එම	එම	0 0 23	30
16045	අබගසේකරගේ භි	එම	එම	0 0 33	30
16046	වභිභලාගේකුඹුර	එම	එම	0 1 20	30
16047	එම	එම	එම	0 3 24	30
16048	අබගසේකරගේ භි	එම	එම	0 2 14	30
පිහිටම 5,914. බැම්බියන්වල.					
14876	කික්කහලද	වි. එච්. අබරත්අල්පු සහ කවත් කෙතෙක්	වත්ත	1 1 4	15
14877	ගත්තන්වතුරගාස	එම	කුඹුර	0 1 8	40
14878	කික්කහලද	එම	වත්ත	0 0 18	15
14879	එම	වභිලිවු. ඇම්. ඒ. දෙත්			
		අනදිස්	බැද්ද	2 2 4	15
14880	ගත්තන්වතුරගාස	එම	කුඹුර	0 2 8	40
පිහිටම 5,131. කනුකෑම්ග.					
R 572	රත්මල්තොඩැල්ල	ආණ්ඩුව	කුඹුර	4 3 33	50

දැනවිදි—මෙම ඉඩම්වලට ගම්බිසි උරුමයක් ඇතැයි කල්-කාකරණ ගම්බිසි කෙනෙකුට පෙනෙනුට පෙනිය දුනුම් අදත්තොනම්, විකිනීම දවසේදී උපඵ්ජනපුරාණිකාන්සේ ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වල සාකි පෙන්නව: සිව්ග ලෙග්වයි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා කරවෙහර්ජනපුරාණිකාන්සේගෙන්ද, ඉඩම් විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා ගම්බන්තොට උපඵ්ජනපුරාණිකාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලස,
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
වැඩබලන මහාසක්‍රමාංක විමර්ශ.

No. 1,248, s. P.

Colonial Secretary's Office,
Colombo, June 24, 1902.

ON Wednesday, August 27, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-nine allotments of land situated in the Kandaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,183.	Description.	Extent.
		Village.		A. R. P.
O 530	Hettiyawewedivewatta alias Hettiya-diwevatta	Murutamure	Garden	0 3 7
Preliminary plan 2,133.				
T 229	Ushareyhena	Ellawala	Garden	2 0 0
X 229	Etakehelhena	do.	do.	0 3 9
Z 229	Do.	do.	Citronella	0 1 39
A 230	Kabellagahahena	do.	do.	0 2 6
B 230	Do.	do.	do.	0 2 29

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 2,152.					
B 238	Muttattuhena	Pananwela	Chena	1	1 12
C 238	Nayawetunagalahena	do.	do.	3	0 20
D 238	Kiruwanaketiyeena	do.	do.	5	3 34
Preliminary plan 3,367.					
7837	Ganegodellahena	Belpamulla	Citronella	2	2 36
Preliminary plan 5,587.					
13328	Horakandadeniya	Diddenipota	Deniya	1	1 38
Preliminary plan 5,740.					
13957	Pottuwilla or Talgahamulleatmaga	Bamunugama	Garden	1	1 20
Preliminary plan 5,986.					
15179	Nugagahahena	Gangodagama	Citronella	1	2 16
15180	Do.	do.	Garden	0	0 20
15181	Do.	do.	Garden, kurakkan	0	1 0
15182	Galandahena	Pottewela	Yams	1	1 10
Preliminary plan 6,029.					
15410	Batugahahena	Radawela	Chena	1	1 26
15411	Do.	do.	Garden	1	0 23
Q 541	Sattagalayanmulla	do.	Field	0	2 14
15412	Dehigahahena	do.	Chena	5	0 18
15413	Do.	do.	do.	0	3 26
15414	Kongahawatta or Balayawatta	do.	Citronella	1	1 8
15415	Maragahahena	do.	Garden	1	3 0
15416	Do.	do.	Chena	0	2 39
15417	Do.	do.	Citronella	0	2 33
15418	Dehigahahena	do.	Chena	0	0 13
15419	Do.	do.	do.	0	0 8
15420	Kongahawatta or Balayawatta	do.	Citronella	0	0 30
15421	Maragahahena	do.	Chena	0	0 23
15422	Matamuhena	do.	Garden	4	3 23
15423	Do.	do.	do.	0	2 10
15424	Managehena	do.	do.	0	1 20
15425	Mellakolamandiya	do.	do.	0	2 27
15426	Do.	Bamunugama	Chena	0	2 5
15427	Kindolehena	Radawela	Garden	2	2 32
15428	Do.	do.	Chena	0	1 3
15429	Do.	do.	Garden	0	0 26
15430	Mellakolamandiya	Bamunugama	do.	0	0 13
15431	Managehena	do.	do.	0	0 2
15432	Do.	do.	do.	0	0 5
Preliminary plan 6,164.					
Z 543	Retakalagahahena	Kumbalgoda	Garden	1	1 16
A 544	Kumbukketiya	do.	do.	2	3 26
15958	Julehena	do.	Chena	2	2 16
15959	Mahahena, Nugagahahena, Kebellamandiya, Tennahena, Karagahahena	do.	Citronella	15	3 10
B 544	Iriyagahahena	do.	Garden	1	3 26
Preliminary plan 6,166.					
15960	Dimikosgahahena, Karuwalagahagodella, and Bogahahena	Pottewela	Cleared land	3	1 10
15961	Bogahahena	do.	do.	0	2 16
Preliminary plan 6,194.					
16092	Galketiyeena	Ranchagoda	Jungle	4	0 2
Preliminary plan 6,195.					
16093	Punchihorabokkehena	Bamunugama	Garden	2	0 15

Upset price,—Rs. 10 to 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,248, s. p.

විඳි 1902 ක්වු ජුනි මස 24 වෙනි දින කොලොම

මහසෙන්කාරිපුත්තනන්දෙසරෙග කන්තොරුමිදිග.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිපත්කරුණන්කන්සේ විසින් මෙහි පහත පදනමකට මුහුදුම සන්තක ඉඩම් ඉහරි වූවේ නිශේධනවල ප්‍රකාරයට විඳි 1902 ක්වු අගෝස්තු මස 27 වෙනි දිනට බදුද දවල් එකට මාතර කම්මලිපිටියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ කදබටපත්තුවේ කොමසරේ පිහිටා තිබෙන ස්වකැමවලි 49ක්.

පිහිටුම 1,183.

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මහත.
0 530	කෙට්ටියොවැවේදිවල්වත්ත කො. කොත් කෙට්ටියොවත්ත	මුරුගමුදර්	මත්ත	අ. රු. ප. 0 3 7

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මහක. අ. රු. ප.
T 229	උස්කැරේගේන	සිතියම 2,133. ඇල්ලවෙල	වත්ත	2 0 0
X 229	අටකොහෙල්ගේන	එම	එම	0 3 9
Z 229	එම	එම	පැහිරි	0 1 39
A 230	කැබෙල්ලාගහගේන	එම	එම	0 2 6
B 230	එම	එම	එම	0 2 29
B 238	මුත්තෙතුවිලගේන	සිතියම 2,152. පනත්වෙල	හේන	1 1 12
C 238	නොවැවුනගලගේන	එම	එම	3 0 20
D 238	කිරිපානකැව්ගේන	එම	එම	5 3 34
7837	ගණේගොඩැල්ලගේන	සිතියම 3,367. බැල්පාමුල්ල	පැහිරි	2 2 36
13328	හොරකදදෙහිස	සිතියම 5,587. දිද්දෙහිපොත	දෙහිස	1 1 38
13957	පොඳුවිල නොහොත් තල්ගහ මුල්ලේ අත්මග	සිතියම 5,740. බමුහුගම	වත්ත	1 1 20
15179	හුගහගේන	සිතියම 5,986. ගංගොඩගම	පැහිරි	1 2 16
15180	එම	එම	වත්ත	0 0 20
15181	එම	එම	එම කුරක්කන්	0 1 0
15182	ගලදගේන	පොත්තේවෙල	අල	1 1 10
15410	බවුගහගේන	සිතියම 6,029. රදුවෙල	හේන	1 1 26
15411	එම	එම	වත්ත	1 0 23
Q 541	සත්තගලාමුල්ල	එම	කුඹුර	0 2 14
15412	දෙහිගහගේන	එම	හේන	5 0 18
15413	එම	එම	එම	0 3 26
15414	කෝත්තභවත්ත නොහොත් බාලභාවත්ත	එම	පැහිරි	1 1 8
15415	මාගහගේන	එම	වත්ත	1 3 0
15416	එම	එම	හේන	0 2 39
15417	එම	එම	පැහිරි	0 2 33
15418	දෙහිගහගේන	එම	හේන	0 0 13
15419	එම	එම	එම	0 0 8
15420	කෝත්තභවත්ත නොහොත් බාලභාවත්ත	එම	පැහිරි	0 0 30
15421	මාගහගේන	එම	හේන	0 0 23
15422	මහමුල්ල	එම	වත්ත	4 3 23
15423	එම	එම	එම	0 2 10
15424	මානගේගේන	එම	එම	0 1 20
15425	මැල්ලකොලමත්තිය	එම	එම	0 2 27
15426	එම	බමුහුගම	හේන	0 2 5
15427	කිත්දොල්ලේගේන	රදුවෙල	වත්ත	2 2 32
15428	එම	එම	හේන	0 1 3
15429	එම	එම	වත්ත	0 0 26
15430	මැල්ලකොලමත්තිය	බමුහුගම	එම	0 0 13
15431	මානගේගේන	එම	එම	0 0 2
15432	එම	එම	එම	0 0 5
Z 543	කැටයාලගහගේන	සිතියම 6,164. කුඹුල්ලොඩ	වත්ත	1 1 16
A 544	කඹුකැවිය	එම	එම	2 3 26
15958	පුල්ලේගේන	එම	හේන	2 2 16
15959	මහගේන, හුගහගේන, කැබෙල්ලාමත්තිය, තැන්නගේන, කරගහගේන	එම	පැහිරි	15 3 10
B 544	ඊරිගහගේන	එම	වත්ත	1 3 26
15960	දිම්කොස්ගහගේන, කරුවලගහ	සිතියම 6,166. පොත්තේවෙල	එලිකරපු ඉඩම	3 1 10
15961	ගොඩැල්ල, බෝගහගේන	එම	එම	0 2 16
16092	ගල්කැව්ගේන	සිතියම 6,194. රංචාගොඩ	බැද්ද	4 0 2
16093	පුම්කොරබොක්කේගේන	සිතියම 6,195. බමුහුගම	වත්ත	2 0 15

කක්කේරු මිල අත්කරීමට රුපියල් 10ක සිට 100 දක්වා ඉඩමේ හැපියට.

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු ප්‍රවේශයට පත්වීමට පත්වීමේ කොන්දේසි ගැන මාතර ලා ඒජන්තවරයාගේ දැනගැනීමට පුළුවන.

ගැටුණු ලකුණකින් වත්කමක් අනුව ලෙස,

ආර්. ඩබ්ලිව්. අබ්බේ, ඉංජිනේරු, වැඩබලන මහසේනාකරයාගේ වම්.

No. 1,249, s. P.

Colonial Secretary's Office,
Colombo, June 30, 1902.

ON Thursday, September 4, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at the Kamburupitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 4.105. Name of Village.	Description.	Extent.	
				A.	R. P.
10379	Warakagodakuttiya	Kahagala	Low jungle	2	2 31
10380	Do.	do.	do.	1	3 20
10381	Do.	do.	do.	0	2 32
10382	Do.	do.	do.	0	1 38
10384	Danabalamulleowita	do.	Deniya	0	0 15
10385	Dampitiyeatmaga	do.	Citronella	4	1 24
10386	Do.	do.	do.	0	3 8
10387	Do.	do.	do.	1	2 22
10388	Do.	do.	do.	1	0 30
10389	Warakagodakuttiya	do.	Low jungle	7	0 27
10390	Warakagodadeniya	do.	Deniya	0	0 14
10391	Warakagodakuttiya	do.	Low jungle	2	1 16
10392	Galketiyyedeniya-atmaga	do.	Citronella	1	3 30
A 453	Galketiyyedeniya	do.	Field	1	3 34
10393	Do.	do.	Deniya	0	2 32
10394	Do.	do.	do.	0	0 27
10394½	Do.	do.	do.	0	0 10
Preliminary plan 5,520.					
12990	Kahanayatmaga	Urapala	Low jungle	0	3 31
12991	Do.	do.	Citronella	2	3 26
12992	Do.	do.	do.	1	3 16
12993	Do.	do.	Low jungle	0	3 15
12994	Mukudankumbureatmaga	do.	do.	0	3 0
12995	Do.	do.	Citronella	1	0 20
12996	Do.	do.	do.	0	0 17
12997	Kahanaywalawweliyatmaga	do.	do.	1	1 33
12998	Katakaluwamulleatmaga	do.	do.	1	1 28
12999	Kahanayatmaga	do.	do.	0	2 27
13000	Do.	do.	Low jungle	0	2 9
13001	Do.	do.	Citronella	1	3 19
13002	Do.	do.	Low jungle	0	1 29
13003	Udakahanayatmaga	do.	Citronella	2	0 25
13004	Pindeniyeatmaga	do.	do.	0	2 38
13005	Do.	do.	Low jungle	0	2 19
Preliminary plan 6,090.					
15667	Mastehiamullehena	Kamburupitiya	Cleared land	2	2 36
15668	Beddegedarahena	do.	Citronella	14	1 25
15669	Do.	do.	Low jungle	6	1 32
K 542	Puwakgahahena	do.	Garden	0	1 30
L 542	Beddegedarahena	do.	Cleared land	8	1 28
M 542	Kanattewatta	do.	Garden	0	2 26
N 542	Do.	do.	Citronella	0	1 36
Preliminary plan 6,108.					
15747	Anduruppamulledeniya-atmaga	Mapalana	Citronella	3	2 33
T 542	Migahalandedeniya	do.	Deniya	0	0 24

Upset price Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,249, s. P.

විෂ 1902 ක්වු ජුනි මස 30 වෙනි දින කොලොම්බො
මහලොකුකාරිස්ලන්තානපෙයෙය කන්තෝරුවෙහිදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළුකන්තලන්තානපෙයෙය පිහිටි මෙහි පහත අදහන්වන ආශීච්චු සන්තක ඉඩම් ආශීච්චු මුළු නිලධාරීන්ගේ ප්‍රකාරයට විෂ 1902 ක්වු සැප්තැම්බර් මස 4 වෙනි දිනවූ මුහුණපත්තිය දැවල් එකට කැමුරුවෙහිදී සාකච්චාවටදී මෙන්දේසිකර වඩාණන්ව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගහබොඩපත්තුවේ කොච්චාපෙයෙය පිහිටි නිලධාරීන්ගේ විෂ 42 ක්.
සිතියම 4,105.

කො.	ඉඩම් නම.	ගම නම.	අන්දම.	මහත.	
				අ.	රු. ප.
10379	වරකාගොඩකුච්චිය	කහගල	සුළු බැඳ්ද	2	2 31
10380	එම	එම	එම	1	3 20
10381	එම	එම	එම	0	2 32
10382	එම	එම	එම	0	1 38
10384	දනබලාමුල්ලේඔව්ව	එම	දෙනිය	0	0 15
10385	දනපිටියේඅත්මග	එම	සැහිට	4	1 24
10386	එම	එම	එම	0	3 8
10387	එම	එම	එම	1	2 22
10388	එම	එම	එම	1	0 30

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මහක. අ. රු. ප.
10889	වරකාගොඩකුච්චිය	කහගල	සුළු බැඳ්ද	7 0 27
10890	වරකාගොඩදෙණිය	එම	දෙණිය	0 0 14
10891	වරකාගොඩකුච්චිය	එම	සුළු බැඳ්ද	2 1 16
10392	ගල්කැටියේදෙණියේ අත්මග	එම	පැහැරි	1 3 30
A 453	ගල්කැටියේදෙණිය	එම	කුඹුර	1 3 34
10393	එම	එම	දෙණිය	0 2 32
10394	එම	එම	එම	0 0 27
10394½	එම	එම	එම	0 0 10
සිතියම 5,520.				
12990	කහනේඅත්මග	ඌරාපල	සුළු බැඳ්ද	0 3 31
12991	එම	එම	පැහැරි	2 3 26
12992	එම	එම	එම	1 3 16
12993	එම	එම	සුළු බැඳ්ද	0 3 15
12994	පුදුකුඹුරේ අත්මග	එම	එම	0 3 0
12995	එම	එම	පැහැරි	1 0 20
12996	එම	එම	එම	0 0 17
12997	කහනේවල විචේකැලේ අත්මග	එම	එම	1 1 33
12998	කටකච්චාමුල්ලේ අත්මග	එම	එම	1 1 28
12999	කහනේඅත්මග	එම	එම	0 2 27
13000	එම	එම	සුළු බැඳ්ද	0 2 9
13001	එම	එම	පැහැරි	1 3 19
13002	එම	එම	සුළු බැඳ්ද	0 1 29
13003	ඌකහනේඅත්මග	එම	පැහැරි	2 0 25
13004	පිංදෙණියේඅත්මග	එම	එම	0 2 38
13005	එම	එම	සුළු බැඳ්ද	0 2 19
සිතියම 6,090.				
15667	මස්තෙහිමුල්ලේඅත්මග	කඹුරුපිටිය	එළිකරපු ඉඩම	2 2 36
15668	බැඳ්දේගෙදරගෙන	එම	පැහැරි	14 1 25
15669	එම	එම	සුළු බැඳ්ද	6 1 32
K 542	පුවක්ගහන	එම	වත්ත	0 1 30
L 542	බැඳ්දේගෙදරගෙන	එම	එළිකරපු ඉඩම	8 1 28
M 542	කහනේවත්ත	එම	වත්ත	0 2 26
N 542	එම	එම	පැහැරි	0 1 36
සිතියම 6,108.				
15747	අදුරුපිටුල්ලේදෙණියේ අත්මග	මාපලාන	එම	3 2 33
T 542	මහකලුදෙණිය	එම	දෙණිය	0 0 24

කහනේවල මිල අත්කර්ම රුපියල් 10යේ සිට 100 දක්වා ඉඩමේ හැටිගට.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ෂකර්මලිපිකාර්යාලයෙන්ද, පිහිටීම කොන්දේසි ගැණ මාතර ලිපි ඒකකලිපිකාර්යාලයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ලකුමානත්වකත්සේගේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,
වැඩබලන මහසෙකුකාර්ය වර්ෂ.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,152, N.C. P.

Colonial Secretary's Office,
Colombo, June 21, 1902

On Wednesday, August 13, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Thirty allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent.	per Acre.
A. R. P.	Rs.	c.			
Preliminary plan 43.—Nuwaragam korale. Claimant—Crown.					
205	Katukeliyawa	—	Scrub and open land fit for paddy	5 0 26	10 0
Preliminary plan 110.—Nuwaragam korale. Claimant—Crown.					
359	Elayapattuwa	Udayare Vel-vidane of Mahamankadawala	Thorny jungle fit for paddy	8 0 18	10 0
Preliminary plan 243.—Nuwaragam korale. Claimant—Crown.					
843	Galkadawala	Pinhami Vidane Kowurala	Field (encroachment by Kowurale, ex-Arachchi)	2 2 25	12 0
844	Do.	—	Low jungle fit for paddy	0 0 23	12 0
845	Do.	—	do.	0 3 30	12 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Remarks.
		Preliminary plan 320.—Nuwaragam korale. Claimant—Crown.			Extent. A. R. P.
1170	Kongollewa	Kapuwa	Forest fit for paddy	3 2 2	Area District will be taken in Land, on the
		Preliminary plan 427.—Nuwaragam korale. Claimant—Crown.			of the Southern
1633	Hippankadawala and Kudagama	Sinnategamaralage Appurala	Low jungle fit for paddy	1 0 0	Extent. A. R. P.
		Preliminary plan 479.—Nuwaragam korale. Claimant—Crown.			
1755	Kudagama	Punchirala Korala	Scrub jungle fit for paddy	3 0 0 ²	2 31 3 20 2 32 1 38
		Preliminary plan 553.—Nuwaragam korale. Claimant—Crown.			
2031	Wadwussagama	Kirihami Vel-vidane of Nambadewa	Low jungle fit for paddy	5 2 31	1 15 1 24 1 8 19
		Preliminary plan 558.—Nuwaragam korale. Claimant—Crown.			
2049	Ihalagama	Pulatege Punchiappu	Low jungle fit for paddy	4 0 10	22
		Preliminary plan 2,173.—Nuwaragam korale. Claimant—Crown.			
6569	Palugollewa	Karthen Gammanchi and two others	Low jungle fit for paddy	1 0 0	10 0
		Claimant—Karantha and others.			
L 139	Do.	—	Old paddy field	12 3 28	—
		Claimant—Crown.			
6570	Do.	Wanapallitambi of Marakkalalugollewa	Low jungle fit for paddy	3 3 8	10 0
		Preliminary plan 2,174.—Kende korale Claimant—Crown.			
6571	Timbiriwewa	Ambarate Vel-vidane and two others of Miwamalewa	Low jungle fit for garden	1 3 26	10 0
		Preliminary plan 2,175.—Kende korale. Claimant—Crown.			
6572	Siyambalagaswewa	Ukkuwa Dawulkarayagekapuwa and Kapuwagesinna of Bandararatmale	Low jungle fit for paddy	1 0 0	10 0
		Preliminary plan 2,142.—Kadawat korale. Claimant—Crown.			
6446	Pahalawewa	U. Kandate Badderale of Kidagalegama	Jungle fit for paddy	1 0 29	10 0
		Preliminary plan 2,143.—Kadawat korale. Claimant—Crown.			
6449	Nelugollekada	Naidoralagesirala of Sippewa	Scrub jungle fit for paddy	2 2 30	10 0
		Preliminary plan 2,153.—Kadawat korale. Claimant—Crown.			
6500	Periyakulama	P. Lekamage Mudalhami and others	Low jungle fit for paddy	11 1 10	10 0
6501	Do.	do.	Chena fit for paddy	1 1 23	10 0
6503	Do.	—	Scrub jungle fit for paddy	1 0 8	10 0
6504	Do.	—	do.	0 0 7	10 0
6505	Do.	—	do.	0 0 22	10 0
		Preliminary plan 717.—Kadawat korale. Claimant—Crown and applicant.			
2341	Nelugollekada	Kirinaidorale Baddwala	Paddy field (encroachment)	0 1 35	10 0
		Preliminary plan 276.—Eppawala korale. Claimant—Crown.			
907	Radagama	Pediyage Ranavelpediya	Scrub jungle fit for paddy	2 3 18	10 0
		Claimant—Pediyage Ranavelpediya and others.			
V 87	Radagama	—	Paddy field	2 2 23	—
		Claimant—Crown.			
		Preliminary plan 421.—Eppawala korale.			
1613	Sangattewa	—	Forest fit for paddy	6 2 0	15 0
1614	Do.	—	do.	8 3 32	15 0
1615	Do.	—	do.	11 2 29	15 0
1616	Do.	—	do.	6 2 25	15 0
1617	Do.	—	do.	9 3 36	15 0

Claimants to any of these lands are required to attend the sale with their deeds of title.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,152, N.C. P.

වස 1902 ක්වු ජූනි මස 21 වෙනි දින කොළඹ මහනෙහුයා:රිස්ට්‍රක්තා:න්සේනේ කන්තෝරුවේදින.

දකුණු මුද්‍රා දිසාවේ අනුරාධපුරේ ඒජන්තලත්තාන්සේ විසින් ලේඛි පහත සඳහන්වෙන ආණ්ඩුව සේනක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වස 1902 ක්වු අගෝස්තු මස දකුණුවෙහි දිනවු බදුද පස්වරු 10 අනුරාධපුර කවිවේදියේදී වෙන්දේසිකර විකුණුවේ හෝ ඔබ්බරුමිකර දෙව්ව ගෙදෙනවා ඇත. උතුරු මුද්‍රා දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම්පලාක නිකහ කොමිඩාසයේ පිහිටා තිබෙන ඔබ කැබලි 30ක්.

සිතියම 43. නුවරගම්කෝරලේ. අයිතිකම් කිසිත්තා:—රජසත්තක.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්අම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු. ග.
205	කපුකැලියාව	—	විභව සැහෙන කපුපත් සහ පිවිටෙනි බිම	5 0 26	10 0
359	ඇලසාපත්තුව	සිතියම 110. නුවරගම්කෝරලේ. මහමාන්කඩවල උඩයාගේ වෙල්විදුනේ	විභව සැහෙන කපු කැලෑ බිම	8 0 18	10 0
843	ගල්කඩවල	සිතියම 243. නුවරගම්කෝරලේ. පිත්තාම් විදුනේ කපුරු	කවුරු කිවු ආර්ථි විල විසින් අල්ලා ගෙන තිබෙන කුඹුර	2 2 25	12 0
844	එම	—	විභව හොඳ පොඬි කැලෑ බිම	0 0 23	12 0
845	එම	—	එම	0 3 30	12 0
1170	කෝත්තොල්ලාව	සිතියම 320. නුවරගම්කෝරලේ. කපුවා	විභව සුදුසු මුකලාන් බිම	3 2 2	22 50
1633	ඉලපත්කඩවල සහ කුඩාගම	සිතියම 427. නුවරගම්කෝරලේ. පිත්තාගේ ගමරුගේ අප්පුරු	විභව සුදුසු පොඬි කැලෑ බිම	1 0 19	10 0
1755	කුඩාගම	සිතියම 479. නුවරගම් කෝරලේ. පුංචිරු කෝරල	විභව හොඳ කපුපත් බිම	3 0 0	10 50
2031	වදුරැස්සැගම	සිතියම 553. නුවරගම් කෝරලේ. ගබඩාවැවේ කිරිගාමි වෙල්විදුනේ	විභව හොඳ පොඬි කැලෑ බිම	5 2 31	10 0
2049	ඉහලගම	සිතියම 558. නුවරගම් කෝරලේ. පුලයාගේ පුංචිප්පු	එම	4 0 10	10 0
6569	පලුගොල්ලාව	සිතියම 2,173. නුවරගම් කෝරලේ. කාර්තන්ගම්මන්ති සහ තවත් අය	විභව හොඳ පොඬි කැලෑ බිම	1 0 0	10 0
L 139	එම	—	අයිතිකම් කිසිත්තා:—කරන්ද සහ තවත් අය. පරණ කුඹුර	12 3 28	—
6570	එම	—	අයිතිකම් කිසිත්තා:—රජසත්තක. මරන්කලපලුගොල්ලාවේ වන පල්ලිකම්බි	3 3 8	10 0
6571	කිඹිරිවැව	සිතියම 2,174. කැදෑකෝරලේ. මුවාමලාවේ අඹිරුගේ වෙල්විදුනේ සහ තවත් දෙන්නෙක්	වන්තව හොඳ පොඬි කැලෑ බිම	1 3 26	10 0
6572	සියම්ලාගස්වැව	සිතියම 2,175. කැදෑ කෝරලේ. බන්ඩාර රත්මලේඋක්කුවා දමුල් කාර්තාගේ කපුවා සහ කපුවා	විභව හොඳ පොඬි කැලෑ බිම	1 0 0	10 0
6446	පහලවැව	සිතියම 2,142. කඩවත් කෝරලේ. කිඩහලගම සු. කන්දගේ බද්දේ රු	විභව හොඳ කැලෑ	1 0 29	10 0
6449	තෙලුගොල්ලාකඩ	සිතියම 2,143. කඩවත් කෝරලේ. සිප්පුවේ කසිදුරුගේ සිරුර	විභව හොඳ කපුපත් ඉඩම	2 2 30	10 0
6500	පෙරියකුලම	සිතියම 2,153. කඩවත්කෝරලේ. පි. ලේකමගේ මුදලිගාමි සහ තවත් අය	විභව හොඳ පොඬි කැලෑ ඉඩම	11 1 10	10 10
6501	එම	එම	විභව හොඳ ගේන	1 1 23	10 0
6503	එම	එම	විභව හොඳ කපුපත් ඉඩම	1 0 8	10 0
6504	එම	එම	එම	0 0 7	10 0
6505	එම	එම	එම	0 0 22	10 0
2341	තෙලුගොල්ලා කඩ	සිතියම 717. කඩවත්කෝරලේ. අයිතිකම් කිසිත්තා:—රජසත්තක සහ ඉල්ලුම්කාරයා. කිරිතසිදෙරුරු බද්දෙරුරු	අල්ලාගත තිබෙන කුඹුර	0 1 35	10 0
907	රදගම	සිතියම 276. එප්පාමලුකෝරලේ. පෙඹියාගේ රතා වෙල්පෙඹියා	විභව හොඳ කපුපත් ඉඩම	2 3 18	10 0

නො	අම.	ඉල්ලුම්කරුන්.	අන්දම.	මහත.	අක්කර
				අ. රු. ප.	රු. ශ.
V 87	එම	අයිතිකම් කියවන.—පෙරියාගේ රජා වෙල්පෙරියා සහ කවන් අය.	කුඹුර	2 2 23	—
1613	සන්ගැව්වැට	සිව්සම 421. එප්පාදි ඉන්කල්ලේ. අයිතිකම් කියවන.—රජසන්තක.	විසට හොඳ මුකලාස	6 2 0	15 0
1614	එම	—	එම	8 3 32	15 0
1615	එම	—	එම	11 2 29	15 0
1616	එම	—	එම	6 2 25	15 0
1617	එම	—	එම	9 3 36	15 0

මෙම ඉඩම් කාවලිවලට අයිතිවාසිකම් කීයා සිව්ස අය සිව්සනම් මව්පු මිනිනම් දිනෙට මජපු සහාදියන් රැගෙන පැමිණෙන්නට බිහික.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුලුට තොන්සේගෙනද, මිනිනම් කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ඒජන්තලුට තොන්සේගෙනද දැනගන්නට පුළුවන.

ගැහැර උතුරු මහසේනාපතිගේ අභ්‍යවලෙස,
 ආර්. මහලු. අයිතිරිස්,
 මැඩුරුගම මහසේනාපතිගේ වහම.

No. 1,153, N.C. P.

Colonial Secretary's Office,
Colombo June 21, 1902.

ON Wednesday, August 6, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. per Acre.	Rs.
Preliminary plan 2,123.—Eppawala korale. Village—Alutwewa.					
6364	Kirihami Waduralage Herathami and others of Alutwewa	Crown	Scrub jungle fit for paddy	1 2 37	15
Preliminary plan 2,124.—Eppawala korale. Village—Amunukole.					
6365	Kaparuhamige Ukkurala	Crown	Paddy field (encroachment by applicant)	0 0 11	15
6366	Do.	do.	Low jungle fit for paddy	5 2 10	15
6367	—	do.	Paddy field (encroachment by applicant)	0 0 2	15
Preliminary plan 2,131.—Eppawala korale. Village—Kelediwulwewa					
6388	Dewarakkhita Unnanse of Nallachchiya Galwihara	Crown	High forest fit for paddy	18 2 38	15
Preliminary plan 2,166.—Eppawala korale. Village—Mediyawa.					
6540	Kudারা Arachchi of Mediyawa	Crown	Jungle fit for cocoanut	4 3 3	10
6541	Mudiyanse, ex-Arachchi, and J. T. Kapurals of Mediyawa	Crown	Low Jungle fit for paddy	7 1 22	15
6542	Do.	do.	do	2 0 0	15
Preliminary plan 2,186.—Eppawala korale. Village—Ganewewa.					
6631	Tikiriappu Vel-vidane	Crown	Forest fit for paddy	6 1 17	11
Preliminary plan 2,130.—Nuwaragam korale. Village—Moragahawela.					
6386	Katu Bawa Vel-vidane of Moragahawela	Crown	Forest fit for paddy	4 1 15	10
Preliminary plan 2,133.—Nuwaragam korale. Village—Pahalakudawewa.					
6392	D. Appuhami and Ukku Banda of Galkadawala	Crown	Low jungle fit for paddy	3 3 30	10
Preliminary plan 2,134.—Willachchiya korale. Village—Kadurupitiya.					
6393	M. Bairala and others	Crown	Low jungle fit for paddy	5 0 18	10
Preliminary plan 2,119.—Kende korale. Village—Pandiyankadawela.					
6344	Patingarala Welate and three others	Crown	High jungle fit for paddy	11 0 22	13
Preliminary plan 2,132.—Kende korale. Village—Tammanne-ewewaka.					
6390	A. G. Wannihami and Welate	Crown	Low jungle fit for paddy	3 3 15	10
6391	—	do.	do.	3 1 10	10
Preliminary plan 2,172.—Kende korale. Village—Kendewa.					
6567	W.M. Wannihami, Registrar	Crown	Paddy field (encroachment by applicant)	0 1 8	15
6568	Do.	do.	Low jungle fit for paddy	1 2 3	10

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	වගන්. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
6388	කැලේදිවුල්වැව	සිතියම 2,131. එප්පාවල කෝරළේ. කල්ලවිච්චි ගල්පිකාරේ දේවරක් විසව සුදුසු අන්දමුටා කැ කික රුක්කාන්දේ	ලේ	18 2 38	15
6540	මෑහිතාව	සිතියම 2,166. එප්පාවල කෝරළේ. මෑහිතාවේ කුඩාරල ආරච්චි	පොල් වැව්වට සුදුසුකැලේ	4 3 3	10
6541	එම	මෑහිතාවේ මුදියන්දේ හිටපු ආරච්චි සහ ජේ. පී. කපුරල	විවට සුදුසු ලද කැලේ	7 1 22	15
6542	එම	එම	එම	2 0 0	15
6631	ගන්වැව	සිතියම 2,186. එප්පාවල කෝරළේ. විකිරිඅපු වෙල්පිදුනේ	විසව සුදුසු මුකලාන	6 1 17	11
6386	මොරගහවෙල	සිතියම 2,130. නුවරගම කෝරළේ. මොරගහවෙලේ කාටුච්චාඩා	විසව සුදුසු මුකලාන	4 1 15	10
6392	පහලකුඩාවැව	සිතියම 2,133. නුවරගම කෝරළේ. ගල්කඩවල ඩී. අප්පුකාමි සහ රුක්කුඩංඛා	විසව සුදුසු ලද කැලේ	3 3 30	10
6393	කපුරුපිටිය	සිතියම 2,134. විලවිච්චි කෝරළේ. ඇම්. බසිරල සහ තවත් අය	විසව සුදුසු ලද කැලේ	5 0 18	10
6344	පාහිගන්කඩවල	සිතියම 2,119. කැදූකෝරළේ. පඬුගුරුගේ වෙලානේ සහ තවත් තුන්දෙනෙක්	විසව සුදුසු අන්දමුටා කැලේ	11 0 22	13
6390	තම්මැන්දේ	සිතියම 2,132. කැදූකෝරළේ. එ. ජී. වන්දිනාමි සහ වෙලානේ	විසව සුදුසු ලද කැලේ	3 3 15	10
6391	ඇලවක	එම	එම	3 1 10	10
6567	කැදූව	සිතියම 2,172. කැදූකෝරළේ. බඩලිච්චි. ඇම්. වන්දිනාමි ජිජිස්	ඉල්ලුම්කාරයා විසින් අල්ලා ගත තිබෙන කුඹුර	0 1 8	15
6568	එම	එම	විසව සුදුසු ලද කැලේ	1 2 3	10
6394	මැදවැව	සිතියම 2,135. කනදුරු කෝරළේ. කේ. අප්පුකාමි සහ තවත්	විසව සුදුසු ලද කැලේ	9 3 14	10
6399	තම්මන්කැව	සිතියම 2,137. කඩවත්තෝරළේ. තම්මන්කැවේ පුත්තානේ කෙත්තු	විසව සුදුසු කටුපත	1 2 18	10
6401	රූඛාව	සිතියම 2,138. කඩවත්තෝරළේ. කෙල්ලානේ වන්දිනාමි	වත්තට සුදුසු කටුපත	1 0 35	10
6402	එම	—	පුරුණ කටුපත	0 1 6	10
2066	වගල්ලොල්ලාව	සිතියම 568. කැදූකෝරළේ. බද්දේරල වෙල්පිදුනේ	විසව සුදුසු ලද කැලේ	5 2 19	10
2068	මිනාගම	සිතියම 570. කැදූකෝරළේ. කෙල්ලො කනකපිල්ලේසි	විසව සුදුසු කටුපත්කැලේ	3 1 23	10
4991	කෝලිච්චන්දුව	සිතියම 1,646. කැදූකෝරළේ. අලියකිනේ මසන්තම්	විසව සුදුසු කටුපත	1 0 27	10
349	වේවන්කුලව	සිතියම 108. විලවිච්චි කෝරළේ. කේලානේ පිදුනේ, මැතිකරල	විසව සුදුසු මුකලාන සහ හේන	20 0 35	11
350	එම	—	එම	17 0 24	11
361	අඹගහවැව	සිතියම 111. විලවිච්චි කෝරළේ. දිසානාක සිපිකන් බපිසර්	වත්තට සුදුසු කටුපත	3 0 26	10
362	එම	එම	එම	1 2 29	10
1670	ඉකිරියාව	සිතියම 436. විලවිච්චි කෝරළේ. කිරිගාමි ගමරලානේ මුදලිගාමි	විසව සුදුසු ලද කැලේ	6 0 25	12
I 117	එම	—	අඹුර	9 0 27	—
2054	බලිච්චි	සිතියම 561. විලවිච්චි කෝරළේ. අයිතිකම් කිසන්තා—ආණ්ඩුව. කමරල	වත්තට සුදුසු කැලේ	1 0 38	10
1629	ගන්කොටුගම	සිතියම 425. නුවරගම කෝරළේ. —	විසව සුදුසු ලද කැලේ	8 1 0	55

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කීහා සිපිත ගම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනෙට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් මඳපුකරන්නට මිනූහ.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේසර්ස් කාරුල්ලන්තාන්දෙගන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ එප්පාවල කිසන්තාන්දෙගන්ද දුකගන්නට පුළුවන.

ගරුකර උතුරු කන්වගන්දේනේ ආඥාවලය,
ආර්. බඩලිච්චි, අයිවර්ස්,
වැඩබලන මහජනාධිපති මමින.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

Lease of Gem Lands near Rakwana in Ratnapura District.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will sell by public auction on Tuesday, August 12, 1902, at 2 P.M., the lease of the right to gem from September, 1902, to December 31, 1903, in the under-mentioned lands, situate at Pannila in the Pannil pattu of Atakalan korale.

2. The person or persons whose bid is accepted by the Government Agent, subject to the approval of and confirmation by Government, will be required to pay the amount of the bid at once in cash.

3. Within fifteen days after the communication of the approval of Government, the person or persons whose bid is accepted shall enter into a bond for the fulfilment of the conditions on which the bid is accepted.

4. Further information can be obtained from the Government Agent, Ratnapura.

List of Lands.

- | | | |
|-----------------|-------------------|--------------|
| 1. Telahitipana | 2. Dehigaswelpola | 3. Puhulhena |
|-----------------|-------------------|--------------|

Government Agent's Office,
Ratnapura, June 18, 1902.

M. STEVENSON,
for Government Agent.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ මැහික් ගැටීමේ බද්දක්.

අධිකලත්කෝරලේ පන්තිපත්තුවේ පන්තිල නිකුත් කෙරුණු පහත සඳහන්වන රත්නපුර දිස්ත්‍රික්කයේ වසිම්බල වම් 1902 ක්වු සැප්තැම්බර් මස පටන් 1903 වසර දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මැහික් ගැටීමේ බලය වම් 1902 ක්වු අගෝස්තු මස 12 වෙනි දිනකදී පස්වරු දෙකට රත්නපුරේ කම්මේරියේදී ආණ්ඩුවේ ඒජන්තලත්කෝරලේ වසිම්බල වෙන්දේසියේ විකුණනවා ඇත.

2. ආණ්ඩුව විසින් සවිස්තර කිරීමට සහ ඒකභූතවීමටත් යටත්ව ඒජන්තලත්කෝරලේ විසින් බාරගත්ව ගෙදෙන ඉල්ලීම් මදල අත්පිට ගෙවනව මිනුම.

3. ඉල්ලීම බාරගත් බව දකුණින් දවස 15 ඇතුලතදී ඉල්ලීමකාරයා විසින් ඔහුගේ ඉල්ලීම බාරගත් කොන්දේසි පිළිපදීම සඳහා පොරොන්දු මජ්ඣමකව බැඳෙන්නට මිනුම.

4. මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා රත්නපුරේ ඒජන්තලත්කෝරලේ දැනගත්ව පුවත.

ඉඩම් ලැයිස්තුව.

- | | | |
|---------------|------------------|---------------|
| 1. ගෙලපිටපාන. | 2. දෙසියගමුවලපොල | 3. පුහුල්ගොඩ. |
|---------------|------------------|---------------|

වම් 1902 ක්වු ජූනි මස 18 වෙනි දින රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලත්කෝරලේ කන්තෝරුවේදීය.

ආම්. සම්මන්ත්‍රණ,
ආණ්ඩුවේ ඒජන්තලත්කෝරලේ වෙනුවට.

No. 419, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 19, 1902.

ON Tuesday, August 12, 1902, at 1 P. M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighteen allotments of land situated in the Kadawata division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
3073	Dampitimukalana	Crown	Mukalana	46	3 25	20
3073½	Dampitiyewatta	B. L. Rodrigo—Crown	Land planted with tea	4	0 15	20
Preliminary plan 4,534. Village—Ramalawinna.						
131	Ketawalamukalana	Crown	Mukalana	9	2 4	30
	Do.	do.	Chena	0	1 15	10
Preliminary plan 5,271. Village—Muttettuwegama.						
5261	Ugndutennehena	Crown	Mukalana	1	3 10	15
Preliminary plan 4,478. Village—Pambahinna.						
8	Udavedipolagodahena	Crown	Chena	3	2 10	10
Preliminary plan 508. Village—Alutnuwara.						
1300	Sanchigewatta	Crown	Chena	3	2 34	10
1301	Do.	do.	do.	0	0 16	10
Preliminary plan 2,661. Village—Alutnuwara.						
283	Udawakkadekele	Crown	Mukalana	3	2 34	15
Preliminary plan 2,641. Village—Kinchigune.						
163	Hapugahalandehena	Eknelligoda Ratemahat-maya	Landa	0	0 36	10
168	Ellearawelanda	Heen Kira	do.	2	1 38	10
171	Polgahayataliyadda	Eknelligoda Ratemahat-maya	Field	0	0 38	10
172	Kolouwalatenna	Heen Kira	Landa	2	1 28	10
173	Badaturewatta	Eknelligode Ratemahat-maya	Field	0	0 20	10
174	Ellelanda	Crown	Landa	1	0 8	10
P 15	Panselewatta	J. Pelis Appu	Field	1	1 22	12
R 15	Bulugaha-arawa	G. Heenhamy	do.	1	0 9	10
V 15	Talearawe	B. Dingiri Hatana	do.	0	3 23	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and, respecting the conditions of sale from the Government Agent of the Province of Sabaragamuwa.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 419, P. OF S.

වස 1902 ක්වු ජුනි මස 19 වෙනි දින කොළඹ මහජනකාර්යාලයේ කටයුතු වෙත.

සබරගමු දිසාවේ ඒරත්නපුර නාමයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු අගෝස්තු මස 12 වෙනි දින වු අගනරුවාදු පස්වරු 10 රත්නපුරේ කවිච්චිපේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කඩවතකෝරළේ පිහිටා තිබෙන බිම්කැබලි.

පිහිටම 7,413. ගම—රත්නපුර.

නො.	ඉඩමේ නම.	අයිතිකම කිසියකු.	අන්දම.	අක්කර		
				අ. රු. ප.	රු.	
3073	දම්පිටිමුකලාන	ආණ්ඩුව	මුකලාන	46	3 25	20
3073½	දම්පිටිපේ වත්ත	බී. ඇල්. රාජිඳු, ආණ්ඩුව	ගේ හිවවාතිවෙත ඉඩම	4	0 15	20
130	කැව්වල මුකලාන	පිහිටම 4,534. ගම—රත්නපුර.	මුකලාන	9	2 4	30
131	එම	ආණ්ඩුව එම	ගේත	0	1 15	10
5261	ලඟුමුකුන්සේසේන	පිහිටම 5,271. ගම—මුත්තේපිටුවගම.	මුකලාන	1	3 10	15
8	උඩවැදිපොලොයාඩංගන	පිහිටම 4,478. ගම—පඹතිගන.	ගේත	3	2 10	10
1300	සාත්තියේවත්ත	පිහිටම 508. ගම—අඵන්කුමර.	ගේත	3	2 34	10
1301	එම	ආණ්ඩුව එම	එම	0	0 16	10
283	උඩවත්තකඩකැලේ	පිහිටම 2,661. ගම—අඵන්කුමර.	මුකලාන	3	2 34	15
163	ගපුගලන්දෙසේන	පිහිටම 2,641. ගම—නිත්විඳුගේ.	එක්කැලියොඩ රටේමහත් මසා	0	0 36	10
168	ඇල්ලෙඅරුවේලන්ද	නිත්තිය	ලන්ද එම	2	1 38	10
171	පොල්ගහකට්ටියද්ද	එක්කැලියොඩ රටේමහත් මසා	කුඹුර	0	0 38	10
172	කොලොක්වලකැත්ත	නිත්තිය	ලන්ද	2	1 28	10
173	බඩකුරේවත්ත	එක්කැලියොඩ රටේමහත් මසා	කුඹුර	0	0 20	10
174	ඇල්ලෙඅරුව	ආණ්ඩුව	ලන්ද	1	0 8	10
P 15	පත්තපුල්වත්ත	ජේ. පැලිස්අරජු	කුඹුර	1	1 22	12
R 15	මුඵගහඅරුව	ඒ. හිත්තාමි	එම	1	0 9	10
V 15	හලඅරුව	බී. හිත්තාමි	එම	0	3 23	10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සොරුදෙපාර්තමේන්තුවේ ප්‍රධානතුරුගෙන්ද, විනිනිමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු දිසාවේ මහඒරත්නපුර නාමයෙන්ද දැනගනව පුඵවන.

ගරුකර උතුමානත්වයෙන්ද ආණ්ඩුවලෙස,
ආර්. ඩබ්ල්. අයිවර්ස්,
වැඩබලන මහජනකාර්යාලයේ මහලය.

No. 420, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 23, 1902.

ON Friday, August 29, 1902, at 1 p.m., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 572. Village—Kalatuwawa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
1534	Ittagalahena	Crown	Chena	3	0 0	10
1535	Ittagalahenedolakele	do.	do.	3	1 22	10
1545	Dunukeyaalehena	do.	do.	0	3 36	10
1546	Do.	do.	do.	3	2 12	10
1552	Annasigalahena	do.	do.	2	3 12	10
1553	Do.	do.	do.	0	1 27	10
1556	Buchehindapolakumbura	do.	Field	0	2 4	20
1562	Galgodahena	do.	Chena	1	0 4	10
1563	Do.	do.	do.	1	1 27	10
1564	Do.	do.	do.	1	0 30	10
1565	Do.	do.	do.	2	2 7	10
1572	Haldolahena	do.	do.	4	1 7	10
1579	Buchehindawaladeniya	do.	Field	0	0 5	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
1581	Millagahahena	Crown	Chena	1	2 33	10
1582	Do.	do.	do.	1	0 0	10
1583	Do.	do.	do.	0	3 5	10
1584	Ittagalahena	do.	do.	5	1 14	10
1585	Do.	do.	do.	1	3 34	10
1586	Mahayahena	do.	do.	5	1 10	10
1588	Kirimetiwalatennedeniya	do.	Deniya	1	3 38	20
1589	Atulapallehena	do.	Chena	4	3 30	10
1590	Etakekunchena	do.	do.	3	1 4	10
1594	Kirimetiwalalanda	do.	do.	5	3 9	10
1595	Wattawalalangalanda	do.	do.	5	0 20	10
1597	Galgodabatalanda	do.	do.	4	3 14	10
1598	Pilladolahena	do.	do.	3	0 12	10
1600	Mahagallenehenalapala	do.	Garden	1	2 32	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 420, P. OF S.

දී 1902 ක්වු ජුනි මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමාගේ කන්දොරුවේදී.

මහලු දිසාවේ ඒජන්තවරයාගේ විසින් මෙහි සහන සඳහා වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු අගෝස්තු මස 29 වෙනි දිනට සිකුරුදු පස්වරු 1 ව රත්නපුරේ කවුච්චිගේදී මෙහිදේසිකර විකුණන බව දෙසනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුච්චිපාසාරේ පිහිටා තිබෙන බිම්කැබලි 27ක්.
සිනිසම 572. ගම—කලවුරුව.

අක්කරයක වටිනාකම.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අයදුම.	අ. රු. ප.	රු.	
1534	ඉත්තලපුරේ	ආණ්ඩුව	සේන	3	0 0	10
1535	ඉත්තලපුරේ කැලේ	එම	එම	3	1 22	10
1545	දුනුකෙයියාආල සේන	එම	එම	0	3 36	10
1546	එම	එම	එම	3	2 12	10
1552	අත්ත සිහලපුරේ	එම	එම	2	3 12	10
1553	එම	එම	එම	0	1 27	10
1556	බුවිච්චිපුරේ කුඹුර	එම	කුඹුර	0	2 4	20
1562	ගල්කොඩිගේ	එම	සේන	1	0 4	10
1563	එම	එම	එම	1	1 27	10
1564	එම	එම	එම	1	0 30	10
1565	එම	එම	එම	2	2 7	10
1572	ගල්දොරේ	එම	එම	4	1 7	10
1579	බුවිච්චිපුරේ දෙනිය	එම	කුඹුර	0	0 5	10
1581	මිල්ලකොඩිගේ	එම	සේන	1	2 33	10
1582	එම	එම	එම	1	0 0	10
1583	එම	එම	එම	0	3 5	10
1584	ඉත්තලපුරේ	එම	එම	5	1 14	10
1585	එම	එම	එම	1	3 34	10
1586	මහලාගේ සේන	එම	එම	5	1 10	10
1588	කිරිමැව්පුරේ දෙනිය	එම	දෙනිය	1	3 38	20
1589	අතුරුපල්ලේ	එම	සේන	4	3 30	10
1590	ආවකා කුණේ	එම	එම	3	1 4	10
1594	කිරිමැව්පුරේ	එම	එම	5	3 9	10
1595	වත්තපුරේ	එම	එම	5	0 20	10
1597	ගල්කොඩි බවුලපුරේ	එම	එම	4	3 14	10
1598	මිල්ලදොරේ	එම	එම	3	0 12	10
1600	මහලුපුරේ සේනපුර	එම	වත්ත	1	2 32	15

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා විනිශ්චයාදෙපාර්තමේන්තුවේ ප්‍රධාන කුමාරයන්ගේ, විකිනීමේ කොන්දේසිය සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහජනනිකවරයාගේ දැනගැනීමට පුළුවන.

ගරුකර උතුමානවතන්ගේ ආඥාවලට,
ආර්. බිම්පුරු. අබ්වර්ස්,
වැඩිමහලු මහසෙනෙවිතුමාගේ මහලු.

No. 421, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 30, 1902.

ON Tuesday, August 19, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Kadawata korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 249. Village—Olitenna.						
519	Nagasarawa	Crown	Degediya	0	1 19	10
Preliminary plan 933. Village—Hatarabage.						
W 114	Wickrama-arawa	Crown	Chena	0	1 36	10
X 114	Heenuarangakayatahena	do.	Encroachment in tea	5	2 1	10
Y 114	Kongahawalahena	Bankira	Chena	5	3 0	10
Preliminary plan 903. Village—Udagama.						
O 113	Paragasdeniyedarandehena	Ranmenika	Landa	7	1 0	20
P 113	Etambagawahena	do.	do.	1	1 6	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 421, P. OF S.

වෛ. 1902 සවු ජුනි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීජලයාන්සේනේකන්කෝරුවෙදිග.

සවුරකටු දිසාවේ ඒරත්නලත්නාන්සේ මහතා විසින් මෙහි පහත සඳහන්වන ආශ්වාම සත්කස ඉඩම් ආශ්වාමේ තිසේනවල ප්‍රකාරව වෛ 1902 සවු අගෝස්තු මස 19 වෙනි දිනට අකරුවාද පස්වරු 1 ව රත්නපුරේ කවච්චියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

සවුරකටු දිසාවේ රත්නපුර පලාතේ කඩවකකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 6ක්. [අක්කරකස සිතියම 249. ගම්—වලිකැවත.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අත්දම.	මහත.		විවිධ.
				අ. රු. ප.	රු.	
519	කාගස්අරව	ආශ්වාම සිතියම 933. ගම්—නාරබාගේ.	දෙගහිසාන	0	1 19	10
W 114	වික්‍රමාරව	ආශ්වාම	සේන	0	1 36	10
X 114	තිසේනාරත්නකවසේන	එම	සේ වවා තිබෙන ආශ්වාම ඉඩම	5	2 1	10
Y 114	කෝත්තකවලසේන	රත්නීර සිතියම 903. ගම්—ලාවම.	සේන	5	3 0	10
O 113	පරකස්දෙතියේ දැණුම් සේන	රත්නීර	ලත්ද	7	1 0	20
P 113	ඇටිමහාලාසේන	එම	එම	1	1 6	15

මේ ඉඩම් සම්බන්ධව වැඩිදුර කාරණ මිනිස්සුදොස්පාර්තමේතුමේ ප්‍රධානතුමාගෙන්ද, මිනිස්සේ කොන්දේසි සම්බන්ධ කාරණා සවුරකටු පලාතේ මහඒරත්නලත්නාන්සේනේද දැනගනිමු පුර්වක.

ගරුගර ලකුමානවකන්සේනේ ආඥාවලක,
ආර්. වම්ලිඳු. අයිවරිස්,
වැඩබලන මහසෙනෙවුකාරීජ වමක.

No. 422, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 30, 1902.

ON Friday, August 22, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Names of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 4,440. Village—Ambelvila, Atakalan korale.						
9951	Dingiriyaekumbura	Crown	Landa and owita	8	3 32	10
Preliminary plan 4,422. Village—Nalugasara.						
9928	Lindagawa-atara	Crown	Forest	13	1 0	25
9929	Nalugasaramukalana	do.	do.	8	0 27	25
Preliminary plan 7,632. Village—Agalagamuwa.						
L 379	Kurahanmandiya	Crown	Chena	0	2 39	10
Preliminary plan 997. Village—Diyawinna, Meda korale.						
2786	Nikawattelanda	Crown	Degadiyana	1	3 16	10
2787	Do.	do.	do.	0	3 17	10
Preliminary plan 616. Village—Panawenna.						
1842	Mawatakumburegodemukulana	Crown	Forest	5	0 35	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 422, P. OF S.

වම් 1902 ක්වු ජුනි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමාගේ කාර්යාලයේ සේවකයන්ගේ වැඩිදිය.

සමහර ඉඩම් ඒකකලයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 22 වෙනි දින වූ සිකුරුදු පස්වරු 1 ව රත්නපුරේ කම් මේරියේදී වෙන්දේසිකර විකුණුවට යොදනවා ඇත.

සමහර ඉඩම් ඒකකලයන් පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 7 ක්.

සිතියම 4,410. ගම—අම්බලවිල, අවකලයේකෝරළේ.

අන්තරයක වර්ග ක.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.	වර්ග ක.
9951	ඩිංගිරිගමේ කුඹුරු	ආණ්ඩුව සිතියම 4,422.	ලන්ද සහ මිම්බ	8 3 32	10
9928	ලීදහවා අතුර	ආණ්ඩුව	මුකලාන	13 1 0	25
9929	කලුගස්අර මුකලාන	එම	එම	8 0 27	25
L 379	කුරුමත්තේ	සිතියම 7,632. ගම—අගලගමුව.	ආණ්ඩුව	0 2 39	10
2786	නිකවන්කොලන්ද	සිතියම 997. ගම—දිගම්පන, මැදකෝරළේ.	ආණ්ඩුව	1 3 16	10
2787	එම	එම	එම	0 3 17	10
1842	මාවකකුඹුරේ ගොඩ මුකලාන	සිතියම 616. ගම—පනාවැන්න.	ආණ්ඩුව මුකලාන	5 0 35	20

මේ ඉඩම් සම්බන්ධව වැඩිදුර කාරණා මිනිස්සොරුදෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සමහර ඉඩම් පලාතේ මහජනකලයන්ගේගෙන්ද දැනගැනීමට පුළුවන.

ගරුකර උතුමානන්වකන්ගේගෙන් ආඥාව ලෙස, ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, වැඩබලන මහසෙනෙවිතුමාගේ වමන.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for pipe trench and springs for water service to the Medical Aid Hospital, Pussellawa, to wit:—

Preliminary plan 5,119. Village—Pussellawa.

Lot.	Name of Land.	Description.	Name of Claimant	Extent. A. R. P.
I 855	Black Forest estate	Rocky waste land	Proprietors of Black Forest estate (T. P. 44,302)	0 0 12
J 855	Do.	Tea	do.	0 0 13

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on July 19, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, June 17, 1902. H. WACE, Government Agent.

වම් 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වන ආඥාපත්‍රයේ හැටවෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නම:—පුස්සැල්ලාවේ ඉස්පිරිතලියට වතුර ගැණීමට නලයක් තබන පිණිස ඇලක් කැපීමට සහ වතුර උල්පත් ගන්නා පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැණීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876 ක්වු ඉඩම් ලබාගැණීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරතිබෙන ප.ගාර්තුචල ප්‍රකාරයට කාරක මණ්ඩලයක මනුෂ්‍යයන් මනුෂ්‍යයන් ඇතුළු උතුමානන්වකන්ගේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම:—

නො.	ඉඩමේ නම.	සිතියම 5,119. ගම—පුස්සැල්ලාව.	අන්දම.	අයිතිකම් කියවනා.	මහත. අ. රු. ප.
I 855	බලාක්පොරුස්වත්ත	ගල්සහිත මුඩුබිම	බලාක්පොරුස්ව වත්ත අයිතිකරුගේ උරුමවාසි කියන, පැලෑටේ නොම්මරය 44,302	0 0 12	
J 855	එම	තේ	එම	0 0 13	

එබැවින් ඉඩම් අයිතිකර ගැණීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදු ජනයාට දැන ගැනීම සඳහා හැටවෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනෙකුම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1902 ක්වු ජුලි මස 19 වෙනි දින පස්වරු දෙකේ කනිසමට මහනුවර කම්මේරියේදී මා ඉදිරිපිට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වම් 1902 ක්වු ජුනි මස 17 වෙනි දින වෙනුවට කම්මේරියේදී. එම්. ඩබ්ලිව්. ආණ්ඩුවේ ඒකකලය වමන. C 5

1876 ம் ஆண்டு 3 ம் இலக்கச் சட்டத்தின்படி 7 ம் பிரிவின பிரகாரம் புசலாவை ஆஸ்பத்திரிகளுக்குத் தண்ணீர் பாவிக்கக்காகக் கட்டப்படும் அந்நீர் பீலிவாய்க்காலுக்கு எனனும் பரிசீலனை தேவைக்கு வேண்டியதான பின்னர்ச் சொல்லப்படும் காண்களை, அஃதாவது :—

குறியீடு.	பிரதமபட்டத்து இலக்கம் 5,119. குறிச்சி—புசலாவை.	விசாலம்.	
காணியினது பெயர்.	வீவரம்.	உரித்தாளியின் பெயர்.	
I 855	கருங்காட்டுத்தோட்டம் காடு	கருங்காட்டுத் தோட்டத்தின் உரித்தாளிகள்	0 0 12
J 855	மேற். தேயிலை	மேற்.	0 0 13

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக்குக் காணி எடுத்துக்கொள்வதையபற்றிய சட்டத்தின்படி 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்கொடுப்பதற்கான அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரசுத்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பெரிக்கின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய நாரியகாரா மூலமாய் 1902 ம் ஆண்டு ஆடிமாதம் 19 ந் தேதியிலன்று பகல 2 மணிக்கு கண்டி கச்சேரியில் என்முனையாக வெளிப்படும் தந்தகளுக்கு அக்காணியினுள்ள உடந்தைகளினது தீர்மானமையபடி அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளைத் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி, 1902 ம் ஆண்டு ஆனிமீ 17 ந் உ. எச். வேல், அரசாட்சி எண்ணி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for erecting a wire shoot for the transport from Galboda Plantations to the Railway line of timber and firewood, to wit :—

Lot.	Name of Land.	Preliminary plan 5,117. Village—Dekinda. Description.	Name of Claimant.	Extent. A. R. P.
H 855	Mastnawatte estate	Patana	Messrs. C. Mackwood & Co.	2 1 36

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on July 19, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, June 18, 1902. H. WACE, Government Agent.

1876 ன் ஆண்டு 3 ம் இலக்கச் சட்டத்தின்படி 7 ம் பிரிவின பிரகாரம் புசலாவை ஆஸ்பத்திரிகளுக்குத் தண்ணீர் பாவிக்கக்காகக் கட்டப்படும் அந்நீர் பீலிவாய்க்காலுக்கு எனனும் பரிசீலனை தேவைக்கு வேண்டியதான பின்னர்ச் சொல்லப்படும் காண்களை, அஃதாவது :—

குறியீடு.	பிரதமபட்டத்து இலக்கம் 5,117. குறிச்சி—டெகிண்டா.	விசாலம்.	
காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	
H 855	மஸ்தனவாட்டைத்தோட்டம் பத்தன	ஈ. மக்வுட் கொம்பனியார்	2 1 36

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக்குக் காணி எடுத்துக்கொள்வதையபற்றிய சட்டத்தின்படி 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்கொடுப்பதற்கான அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரசுத்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பெரிக்கின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய நாரியகாரா மூலமாய் 1902 ம் ஆண்டு ஆடிமாதம் 19 ந் தேதியிலன்று பகல 2 மணிக்கு கண்டி கச்சேரியில் என்முனையாக வெளிப்படும் தந்தகளுக்கு அக்காணியினுள்ள உடந்தைகளினது தீர்மானமையபடி அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளைத் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி, 1902 ம் ஆண்டு ஆனிமீ 17 ந் உ. எச். வேல், அரசாட்சி எண்ணி.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Galgodahena, situate in the village of Parapamulla in the Kandaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 812), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 24th day of April, 1902, order and declare that the said land, commonly called and known as Galgodahena, situate in the village of Parapamulla in the Kandaboda pattu of the Matara District, in the Southern Province, and shown as lot 12,755 in preliminary plan No. 4,624 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 20 acres and 20 perches, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Galgodahena, situate in the village of Parapamulla in the Kandaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 20 acres and 20



Situation: Parapamulla village in Kandaboda pattuwa.

Lot.	Name of Land.	Extent.
12755	Galgodahena	A. R. P. 20 0 20

Surveyor-General's Office,
Colombo, November 22, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

perches, shown as lot 12,755 in preliminary plan No. 4,624, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Galgodahena belonging to Crown; on the east by Galgodahena belonging

to Crown ; on the south by Galgodahena belonging to Crown, Kattadimulla-atmaga (^{2,103}/_{K226}) claimed by Munesinge Dingi Appu and others, Kattadimulla belonging to Abewikkrama Kulappu Liyana-arachchige Don Bastian and others, Galgodahena (^{2,103}/_{I 226 and H 226}) claimed by Munasinge Dingi Appu and others, Galgodahena (^{2,103}/_{G226}) claimed by P. S. Don Bastian ; on the west by Galgodahena belonging to Crown.

Galle, April 24, 1902.

S.O. 522

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Dolamullahenyaya, situate in the village of Kiripitiya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 816), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 24th day of April, 1902, order and declare that the said land, commonly called and known as Dolamullahenyaya, situate in the village of Kiripitiya in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 23 in sheets O ¹⁵/₅₋₁₃ and O ¹⁰/₅₃₋₆₁ and preliminary plan No. 3 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 102 acres and 2 roods, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.


The land commonly called or known as Dolamullahenyaya, situate in the village of Kiripitiya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 102 acres and 2 roods, shown as lot 23 in sheets O ¹⁵/₅₋₁₃ and O ¹⁰/₅₃₋₆₁ and preliminary plan 3, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Gammammullewatta belonging to D. N. Abeyawickrama and others, the village limit of Urubokka (Dolamullahena belonging to Crown, Pansalagawawela belonging to D. N. Abeyawickrama and others) ; on the east by the village limit of Urubokka (Gorakagahahena claimed by D. N. Abeyawickrama and others, Tantirigehena belonging to Crown) ; on the south by the footpath, Imehena claimed by Gamage Wattuhami and others, Wilagawahena claimed by Gamage Babehami, Mellamullewatta belonging to Diyapotage Simanhami and others, Kiripitiyewelyaya belonging to Gamage Babehami and others ; on the west by Gorakagahawatta belonging to Gamage Babehami and others, Kiripitiyewelyaya belonging to ditto, Imehenyaya belonging to Crown, and Tantirigehena belonging to Crown.

Galle, April 24, 1902.

S.O. 523

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 2042.]



Scale of 8 Chains to an Inch.

Preliminary plan 3.

Lot 23 called Dolanullahenyaya, in extent 102A. 2R. 0P., situated in Kiripitiya village in Udugaha pattu of Morawak korale.

Surveyor-General's Office.
Colombo, October 3, 1901.

Sheet O 15 and 10
5-13 and 53-61

J. L. HAMPTON,
for Acting Surveyor General.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Berubeulemukalana, situate in the village of Kiripitiya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 815), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 24th day of April, 1902, order and declare that the said land, commonly called and known as Berubeulemukalana, situate in the village of Kiripitiya in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 22 in sheet O ¹⁰₅₃₋₆₁ and in preliminary plan No. 3 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 37 acres and 1 rood, as more fully described herein below, is the property of the Crown,

Description of the Land referred to.

The land commonly called or known as Berubeulemakalana, situate in the village of Kiripitiya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 37 acres and 1 rood, shown as lot 22 in sheet O ¹⁰₅₃₋₆₁ and in preliminary plan 3, and in the annexed certified



Scale of 8 Chains to an Inch.

Preliminary plan 3.

Lot 22 called Berubeulemukalana, in extent 37A. 1R. 0P., situated in Kiripitiya village in Udugaha pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, October 3, 1901.

Sheet O ¹⁰₅₃₋₆₁

J. L. HAMPTON,
for Acting Surveyor-General.

tracing therefrom, and bounded as follows: on the north by the village limit of Beralapanatara (Nawalehena belonging to Crown); on the east by the Urubokka-ganga; on the south by Goluwandolahenyaya belonging to Kandauda Arachchige Samichchi de Silva, the footpath; on the west by the Goluwandola, the Getakosgahadeniyadola, Getakosgahadeniya belonging to Arambege Babe and others (the village limit of Beralapanatara).

Galle, April 24, 1902.

J. G. FRASER,
Special Officer.

S.O. 524


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Gallenehena and Pillehena, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 813), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-fourth day of April, 1902, order and declare that the said land, commonly called and known as Gallenehena and Pillehena, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 33 in sheet O₃₋₁₁¹⁵ and in preliminary plan No. 19 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 10 acres and 5 perches, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Gallenehena and Pillehena, situated in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 10 acres and 5 perches, shown as lot 33 in sheet O₃₋₁₁¹⁵ and P. P. 19, as described in annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Preliminary plan 19.

Lot 33 called Gallenehena and Pillehena, in extent 10A. 0R. 5P., situated in Mologgamuwa village in Udugaha pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, November 21, 1901.

Sheet O₃₋₁₁¹⁵

J. L. HAMPTON,
for Acting Surveyor-General.

therefrom, and bounded as follows: on the north by Mugunahena belonging to Crown, Bemmagawadeniya belonging to Surawiragamage Wattu Hami; on the east by Bemmagawadeniya belonging to Surawiragamage Wattu Hami; on the south by Mugunahena belonging to Crown; on the west by Illapolewatta belonging to Surawiragamage Dines Hami.

Galle, April 24, 1902.

S.O. 525

J. G. FRASER,
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Talgasmullehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 822), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 1st day of May, 1902, order and declare that the said land, commonly called and known as Talgasmullehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 100 in sheet O₂₀₋₂₈¹⁵ and in preliminary plan No. 18 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 9 acres 2 roods and 37 perches, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Talgasmullehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 9 acres 2 roods and 37 perches, shown as lot 100 in sheet O₂₀₋₂₈¹⁵ and P. P. 18, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Gorokgahawatta belonging to Lokuradage Kira and others, Lokuradagegedarawatta belonging to ditto, Paluwatuyaya belonging to D. J. S. Ratnayaka and others,



Scale of 8 Chains to an Inch.

Preliminary plan 18.

Lot 100 called Talgasmullehena, in extent 9A. 2R. 37P., situated in Bengamuwa village in Udugaha pattu of Morawak korale.

Sheet O₂₀₋₂₈¹⁵

Surveyor-General's Office,
Colombo, November 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Gedumbehenadeniya belonging to Lokuradage Kira and others; on the east by the village limit of Pasgoda, Midigahahena belonging to Crown; on the south by the village limit of Pasgoda; on the west by Talgasmullehena belonging to Lokuradage Kira and others.

Galle, May 1, 1902.

J. G. FRASER,
Special Officer.

S.O. 526

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Masmullekele, situate in the village of Mapalana in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 807), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 7th day of May, 1902, order and declare that the said land, commonly called and known as Masmullekele, situate in the village of Mapalana in the Gangaboda pattu in the Matara District of the Southern Province, and shown as a portion of lot 10,700 in preliminary plan No. 4,123 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 88 acres and 3 roods, as more fully described herein below, is the property of the Crown.

Description of Lands referred to.


The land commonly called or known as Masmullekele, situate in the village of Mapalana in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 88 acres and 3 roods, shown as a portion of lot 10,700 in preliminary plan 4,123, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Udakumburepideniya belonging to Urapola vihare, Galoruwehena *alias* Udakumburehena belonging to Wijesin Muhandiramage Don Cornelis, Gedarawatta *alias* Kottayagahahenawatta claimed by Tumbedurage Kaluappu and others ($\frac{1,709}{2,685}$ and $\frac{1,709}{2,686}$), Hindeniya belonging to Suduhinga Lewishami and others, Mahadeniye-atmaga ($\frac{4,104}{10,878}$) belonging to Crown, Bolapandoladeniya ($\frac{1,709}{2,700}$) belonging to Godewattege Andris and others, Ihalawatta belonging to Godewattege Babanis and others, Lindagawahena ($\frac{4,104}{10,375}$) claimed by Punchimanage Balappu and others, Lindagawadeniya belonging to Godewattege Andris and others, Medakuttiya claimed by ditto ($\frac{4,104}{Z 452}$), Pillagawadeniya belonging to Punchimanage Balappu and others, Ihaladeniyeatmaga ($\frac{4,104}{10,376}$) belonging to Crown, Ihaladeniya belonging to Lokuhewage Appu, Ihaladeniyeatmaga ($\frac{4,104}{10,377}$) belonging to Crown, Madawaladeniya belonging to Punchimanage Balappu and others, Kongahadeniyeatmaga ($\frac{4,104}{10,373}$) belonging to Crown, Kongahadeniya belonging to Lokuhewage Appu and others, Ihaladeniya belonging to Udugalmotege Babahami and others, Medadeniya-atmaga ($\frac{4,104}{10,372}$) belonging to Crown, Lindagawawatta belonging to Punchimanage Hingitta and others, Kariwilawelhena ($\frac{4,104}{10,368}$) claimed by Wickramage Dowan and others, Kariwilawelhena claimed by Katapoluge Dines and others; on the east by the village limit of Kahagala; on the south by the village limit of Kahagalla, the village limit of Ullala, the village limit of Akurugoda, Masmullekele ($\frac{4,111}{10,432}$) belonging to Crown, Dalukgalahena *alias* Dolehena sold by Crown to Wijesin Muhandiramage Don Cornelis (T. P. 139,443); on the west by Dalukgalahena *alias* Dolehena sold by Crown to Wijesin Muhandiramage Don Cornelis (T. P. 154,934).

J. G. FRASER,
Special Officer.

Akuressa, May 7, 1902.

S.O. 527

[For Tracing see page 2047.]



Situation : Mapalana village in Gangaboda pattuwa.
Preliminary plan 4,123.

Lot.	Name of Land.	Extent. A. R. P.
Portion of 10700	Masmullekele	... 88 3 0

Preliminary plan 4,104.

Claimant—Crown.

A	10868	...	Kariwilawellahena
B	10372	...	Medadeniya-atmaga
C	10873	...	Korugahadeniya-atmaga
D	10375	...	Lindagawahena
E	10376	...	Ihaladeniya-atmaga
F	10377	...	Do.

Preliminary plan 4,111.

G	10432	...	Masmullekele
---	-------	-----	--------------

Surveyor-General's Office,
Colombo, November 29, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

